


# ରାଜସନ୍ଧା ଶାରୀଶା କୁଳ୍ୟ



# විපස්සනා හා වනා කුමය

පරිවෙක:

පුරුෂ - ඩු. ගුණිජු සෙයාබේව් ස්වාමීන් වහන්සේ  
පුරුෂ - නාද්‍යන් අධියඛමම ස්වාමීන් වහන්සේ

ප්‍රකාශක:

ගාල්ලේ මිගාඩ “රණගිරි” නීවැය  
චිලිවි රණයිංහ මහත්මයා ප්‍රධාන දායක මණ්ඩලය

මූල්‍යය:

දුම්න්ද - එරත්ද දුම්ටරද  
37, ආනන්ද රාජකාරුණ මාවත, කොළඹ 10.

ශ බුද්ධ වක් 2524 නිකිණී පුණු පොශාය ව්‍ය: ව:  
1980 අගෝස්තු 25.

බම් දුනය පිණීසයි.

ගාන්ත නිවන් පුව මේ ඒවිනයෝදීම ලබනු කුමතියනට සප්ත්‍රවිදුද්ධි ක්‍රමයෙන් පුවලස් නිවනට පැමිණෙනු පිණිස, සතර සන්නිපට්ටියාන විද්‍යිනා භාවනාව මූල පවන් වඩන ආකාරය අනුපිළිවෙින් දැක්වෙන්, බුරුම රට අඩිපුරුෂ අර්ගමහා පණ්ඩින හදන්ත උ, සොහන මහාසි සෙයාබේ නායක මාතිලියන් වහන්සේ විසින් වුරුම බිජින් සමඟාදින “විද්‍යිනා භාවනා ක්‍රමය” නම් මහා ගුන්රේයේ ර වෙනි කාන්තියෙනි භාවනා මානසිකාරය කරන පිළිවෙළ විපස්ස්‍යා භාවනා ක්‍රමය නිවින් සිංහල බිජින් මුදුණය කරවා භාවනාසිලාමින් වෙත මෙයේ ධීමිදාන වශයෙන් බෙද දෙනු ලැබේ.

ගාල්ලේ, වැකුණුගාඩ, බෝපේ ධීම්‍යනනාධිවාසි අති පුප්පු සු. සූතිජු සෙයාබේ මාතිලියන් වහන්සේගේ සුදුපැද්‍රු ඇැතිව, දියත්‍ලාවේ කහගාල්ලේ ත්‍රි දැනාරාම විවිකාගුමයේදී සහ මාතර කැකුණුර, උතුරු තල්ලේ ගාන්ති ආගුමයේදී මේ භාවනා පොන සිංහලට පරිවිත්තාය කරන ලදී.

වුරුම බිජින් ලද “විද්‍යිනා භාවනාක්‍රමය” මහා ගුන්රේයේ සමඟාදක අර්ගමහා පණ්ඩින හදන්ත උ-සොහන මහාසි සෙයාබේ නායක මාතිලියන් වහන්සේ වනානි මැත භාගයේ වුරුම රට විසු අරණය වාසි අනිඛලාහි රහන් පරපුරක්හි දනට වෙසන ගුණ්ත්‍යේ කළීස්‍යානාවායින් වහන්සේ නමකි. සමඟාදි ජයන්ති ත්‍රිපිටක ධීම්‍ය සංගායනාවේ පසුද්‍රහපුවක යානාත්තරය දුරු මහාසි නායක මාතිලියන් වහන්සේ විදුද්ධිමාර්ග මහා විකා සන්නය, මහා සන්නිපට්ටියාන පුව සන්නය, සබඩායට සුභුත්තනය, වන්දුපම සුතු සන්නය, ප්‍රතිපත්ති ගායන ඉනිහාසය යනාදී සම්හාවනීය ගුන්රේ 24 ක් සැපයු අතුෂ්තම ගුන්රේ කනීයන් වහන්සේ නමකි.

මහාසි නායක මාතිලියන් වහන්සේ විසින් පුහුණු කරවනු ලබන මේ සන්නිපට්ටියාන විද්‍යිනා ක්‍රමය වුරුමය - සියමිය - උ-කාව දඩිච්ච භා කාමලෝරු යන රටවල ව්‍යාජ්‍යත්ව පරිනි. ඉන්දියාවේ සහ කාමලෝරුයේ ස්වල්ප වශයෙන් මෙය පැනිර ඇත. ලංකාවේ කදුගබාධ භාවනා මධ්‍යස්ථානය ප්‍රධානව ගාංජ සංඛා 30 ක මේ ක්‍රමය පුහුණු කරනු ලැබේ. දස දහසකට වැඩි පිරිසක් භාවනා පුහුණු වි සිටිනි. සියම් රට භාවනා මධ්‍යස්ථාන 300 පමණ ඇතු. යෝගාවිරයෝ ලක්ෂණකට අධිකය. බුරුම රට වනානි භාවනා මධ්‍යස්ථාන 367 ක්. පුහුණු යෝගාවිරයෝ හෙලස් පනස් එක් දහස් හයසියෙකට අධික වෙනි.

ಆಸರ ದ್ಯಕಿನೆ ತಿಡಿ ನಿವಿನೆಷ್ಟು ಲೆಂಜು ಪಿಂಡ, ಹಾವಿನಾ ವಿಭಿನ್ನ ಕೈಮನಿಯನ್ನು ಉಪಕಾರ ಪಿಂಡ ಅನೀಪ್ಪಣು ಮಹಾದಿ ನಾಯಕ ತಿತ್ಯಿಯನ್ನು ಖಂಗಿಸುತ್ತೇ ಹಾವಿನಾ ಗ್ರಂಥಾಯನ್ನು ಪರಿವಹಿಸಿ ಕರನ ಲ್ಲಿ ಮೆ ವಿಪಸ್ತಣಾ ಹಾವಿನಾ ನ್ನಾದೆ ಯಂತೆ ಪರಿವಹಿಸಿ ಫ್ರೆಂಚ್‌ಹೆಕ್ಸ್ ಆತ್ಮನಾಮಿ ಶಿ ಅಪ ವರ್ವತಯ. ಮೆ ಹಾವಿನಾ ನ್ನಾದೆ ತಿಲಿಬ್ಲಿ ಹೆಚ್‌ಲ್ಯೂಟ್ ಟೋರ್ವಿಟ್ ಅನೀಪ್ಪಣು ಮಹಾದಿ ನಾಯಕ ಮಾತಿಲಿಯನ್ನು ಖಂಗಿಸುತ್ತೇ ವರ್ವತ ಪಶ್ವವಿವಿಂ.

ಪೊತ್ತ ಪರಿವಹಿಸಿ ಕಿರಿಮಳಿ ಸಂಪ್ರಾಯ ಹಾಯ ದ್ವಿ ವಿಧಲ ಅನೀಪ್ಪಣು ಆವಾಯನ್ನೆ ಘ್ರಾ. ಹ್ಯಾತ್ಯಿಂದ್ ಸಂಪಾದಿಸಿ ಮಾತಿಲಿಯನ್ನು ಖಂಗಿಸುತ್ತೇ, ಮೆಯ ಅನ್ನಾರ್ಥಿನ ಹೊತ್ತ ವಿಧಲ ಲಿನಿರಿಗಲ ನಿಯೆಸರಣ ವಿನಾ ಅರಣ್ಯ ಸೆನಾಯನಾದಿಪಶಿ ಅನೀಪ್ಪಣು ಪಣದಿನ ಮಾತರ ಸಿರಿ ಹ್ಯಾತ್ಯಾರಾಮಾತಿದಿಂ ಮಹೇಶ್ವರಾಯ ಮಾತಿಕಿ ಪೂಣನ್ನು ಖಂಗಿಸುತ್ತೇನೆ. ಗ್ರಿ ಕಲ್ಯಾಂಕಿ ಡೇರ್‌ಟಾಪ್ರಮ ಸಂಸ್ಕರ್ತಾ ಸ್ತುತಿಪೂರ್ವಾ ಅನೀಪ್ಪಣು ರಾಜಕೀಯ ಪಣದಿನ ಕವಿತ್ವದ್ಯುತಿ ಗ್ರಿ ಕಿನಿವಿಂತಾತಿದಿಂ ಮಾತಿಕಿ ಪೂಣನ್ನು ಖಂಗಿಸುತ್ತೇನೆ ಹಕ್ಕಿತ್ಯಾಂತರ ಟೋರ್ವಿಟ್ ನಾಮಸ್ಕಾರ ಪ್ರಶ್ನಾ ವರ್ವತಿ.

ಮೆಯ ಪಿಂಪನ್ ತಿರಿಮಳಿ ಸಹಾಯ ವ್ಯಾ ಪ್ರಶ್ನಾ ಮಾತಿಲ್ಲ ದಿತ್ತಿಂದ್, ಪ್ರಶ್ನಾ ತಿರಿಗಳನ್ನೆ ಹಜ್ಜಾ, ಪ್ರಶ್ನಾ ನಾಲ್ಯಾಗನ್ನೆ ಅರಿಯಹ್ಯಾತ್ ಯನಾ ಆಪ್ರಾತಿಂಥಿನ್ ಖಂಗಿಸುತ್ತೇಲ್ಲಾವಿನ್, ಪೊತ್ತ ಮ್ರುಡುಯ ಕರವಿಮಳಿ ಲಂಡ್ವೆ ಗಯನ್ ಸಿಯಲ್ಲ ಕವಿಪ್ರಾಣ ವಿಲ ಯಡ್ಯಾತ್ ಟಾಲ್‌ಲೆಲ್‌ವಿಲ್‌ವಿಲ ತೆಗೊಬಿ “ರಣತೆರಿ” ನಿವಿಡಿ ಪಿನ್‌ವಿವೆ ಚಿದಿಲಿರಿ. ರಣತೆರಿ ಖಂಗಿಸುತ್ತೇ ಅಪೇ ಕಾಂತಾಂತಾಂವಯ ಪಿರಿನ್‌ಒಮೆ.

ವರ್ತಿ ಭಾಯದಿ ಅನ್ನಾಯಕೆ ಅಂತ್ಯಾ ಪ್ರಾದೀ ಪ್ರಾದೀ ಸಂಪರ್ಕ ಮಂಷಿಲ್ಯಾಯಕೆ ವಿದಿನ್ ಮೆ ಪೊತ್ತ ಮ್ರುಡುಯ ಕಿರಿಮಳಿ ಸಿಯಲ್ಲಿ ವಿಯಾತ ದರಣ ಲ್ಲಿ. ಪ್ರಶ್ನಾ ಕಾತಿ ಲೆ ಸ್ತುತಾ ದೆಹಾವಿಲ ಮೆ ದಲ್ಲಿದುಕಾರ್ಯ ಮಹ ಪಿನಾ ಮಹ ಅಲ ನಿವಿನ್ ಪ್ರಾಪಿ ಪಿಂಡಿಸಿ ಶೇನ್ ವರ್ವತಿ. ವಿಂಬಾಯಾ ವರ್ವತಿ.

“ಆರಂಭ ನಿಕ್ಸಂ ಮಿಲ್ಲಿ ಪ್ರಾದೀ ಪ್ರಾದೀ ಸಾಯನೆ ಮಿನಾರ ಮರಿಮಿನ್ ಸಂಹಾರ ನಾಲಾಗಾರಂ ವಿ ಕ್ರಾಂತಿಕರ್ತರ್”

“ಮ್ರಾದೀ ಕಾಯನಾಂತಿ ಆರಂಭ ದಿಂತ್ ವಿಯಾಸೀಯ ಕರವಿ, ನಿಕ್ಸಂ ದಿಂತ್ ವಿಯಾಸೀಯ ಕರವಿ. ಪರಾತ್ಮಾ ದಿಂತ್ ವಿಯಾಸೀಯ ದಿಂತ್ ಕರವಿ. ಏತೆ ಗಯಕೆ ನಾಯನ ಆತ್ಮ ರಂದ್ರಾಕ್ಷಾಯಕೆ, ಅಕ್ಕಲ್ಲಿಕೆ ಲಿರ ಸಂಹಾರ ವಿನಯಾ ದಿಂತ್”

(ಅರ್ಥ - ಕ್ರಾಂತಿ - ಮಾರ್ತಿರ್ಗಾ ಕಾರ್ಯ ಯಾವಿರ ಅರ್ಥಾವಿನ್ ಪ್ಲಾಯ)

ಮೆ ಹಂತಿಸ್ತೆ ಅನ್ನಾಯಕೆ ಲೆಂಜು ಪಿಂಡ ಸಿಯಲ್‌ಲೆಲ್‌ಮ ಹಾವಿನಾ ವಿಭಿನ್‌ವಿಗಾ ಮೆಯವ, ಹಾಲ್ಯಾಗನ್ ಅರಿಯದಿತ್ತಿ

ಧಾರ್ವಾದಿನ ಡೇರ್‌ಟಾಪ್ರಮ ಮಧ್ಯಸ್ತಾನಯ, ಲೆಂಡ್ವಿಟ್ - ಅತಿಬಲನ್‌ಗೊಬಿ.

# විපස්සනා හාටනා ක්‍රමය

—

214

නාමෝ තස්ස හගවතො අරුහමෙනා සම්මා සම්බුද්ධස්ස

“අග්‍රමහා පණ්ඩිත ගදුන්ත සෞහන මහායි සයාමේ නායක මාතිලියන් වහන්සේ විසින් සම්පාදිත විපස්සනා හාටනා ක්‍රමය මිනා ප්‍රත්‍යාග්‍රහීතයේ රු වෙති කාණ්ඩයේ සිංහල අනුවාදයයි.”

විපස්සනා හාටනාව පිළිබඳ මෙහෙති කිරීමේ පිළිවෙළ හා විදිනා ඇතුයෙන් දැන් ආකාරයන් ද මේ කාණ්ඩයෙහි පිළිවෙත් ක්‍රමයන් පැහැදිලි කර දක්වන්නෙම්. අල්පගුණයන්ටත් පහසුවන් සේරුම් ගැනීමට හැකිවන පරිදි දේශීය හාභාවට අනුරූප විවෘත බොහෝ දේ ඇතුළත් කරමි. සාධක පාලි හා ප්‍රක්ෂීන්ද ස්වල්ප වශයෙන් ඇත්තින්නෙම්.

විදිනාවේ පරික්මී:-

මේ හවයේදීම මාත්‍ර එල නිරිජයට පැමිණීමට ඉතා බලවත් යේ යෝග භාවනා විඛුණු කුමති පුද්ගලයා විසින් හාටනා කරන කාලයේ ද සියලු පළුවෙකුට යිදිය යුතුයි. ප්‍රථමයන් සිලය පිරිසිදු කරගත යුතුය. ‘මේ සිලය මාරුණ්‍යනයට එපකාර වේචා යි’ • සිත සිරිනැමීය යුතුය. අධික්‍රියාන කරගත යුතුය. හාටනා දියුණු කළ පුද්ගලයන්ට නින්ද අපහාය කිරීමෙන් ආරම්භය්පවාද කරමය ගැන යැකයක් ඇත්තාම්, ඒ පුද්ගලයා වෙත පැවිණ සාම්මාව ගත යුතුය. වැඩිහිටියෙක් නම් වැඩිය යුතුය. යාදු කළ යුතුය. ඒ පුද්ගලයා වෙත යා නොහැකිනම් ආචාරයයන් වහන්සේ සම්පාදයෙහි වැද යාදු කළ යුතුය. තමන්ගේ එවිත මුදුරුණාන් වහන්සේට පුරා කරන්නා නම් හාටනා කිරීමේ ද තයානක අරමුණු පැමිණි විට බිජපත් නොවී සිටිය හැකි යයිද, ආචාරයයන් වහන්සේට එවිතය පුරා කරන්නා නම් ආචාරයයන් වහන්සේගෙන් අවශ්‍ය අවවාද අනුශාසනා යියල්ල ලැබුන්නා යයි ද අවවාදවී සියා ඇත්ත්ත්ය. එබැවින් හාටනා කිරීමට පළමුව තම එවිතය මුදුමියාන් වහන්සේට පුරා කිරීම හා අවශ්‍ය උපදෙස් ලැබිම පිළිය ආචාරයයන් වහන්සේට පුරා කිරීම් සහපත්ය. එසේ පුරා නොකළේ නමුත් ආචාරයීයන් වහන්සේගේ විවෘත ඉතා ගොරවයෙන් මුදුනෙන් විළිගෙන නොපසු බව රියෝ-යෙන් යුතුව හාටනා විඛුණු නොවන් නම් ලැබීමට බලාපොරොන්තුවන විශේෂ ඇඟිල අධිගමයට බාධාවක් නො වන්නේ ය.

“නාමරුප සේකනඩ සංඝ්‍යාත දුක්සය සංසිදුවප්නාවූ නිරවාණය යහපත් ය. උතුමිය. ඒ නීවන දුනාසං වශයෙන් දැකින්නාවූ ද, මාරි ධේෂියන් යහපත්ය. උතුමිය. ඒ මාරුග ධේෂි භා නිරිංක ධේෂි විශේෂයන් මේ විපස්සනා පිළිවෙතින් ඒකාන්තයන් ලැබිය හැකි වන්නේ යයි” සින පිටිනැලීය යුතුයි. “වුද්, පසේවුද්, මහරජන් ආර්යයන් වහන්සේලා වැඩිය මාරිය වන විපස්සනා භාවනාව විඩ්නොමි දි” මෙනෙහි කොට සින උනැයු කළ යුතුය. ඉත්පසු බුදුරජාත්‍යන් වහන්සේගේ ගැනකඳ අන්නා පමණින් මෙනෙහි කොට නමුස්කාර කළ යුතුය. ආරාමාධිවාසි දේවියන් ආදි කොට සියලු සන්වයේ පුවපත් වෙන්වා - පුවපත් වෙන්වා දී මෙහි කළ යුතුයි. අසුඟ භාවනාව භා මරණානුස්ථානී ද හැකි පමණ සවල්ප වෙලාවන මෙනෙහි කරන්න. ඉත් පසු බද්ධපරියංකය බැඳුගෙන හෝ වන කුමයකින් හෝ ඉද පහත් දුක්වෙන කුමයට මෙනෙහි කරනීන් භාවනා කරන්න. දෙ කකුල නො ගැවන සේ පහසු විදියකට හිදි ගෙන්නේ නම් ඒන් මැහැවි.

### ප්‍රථමයන් මෙනෙහි කරන ක්‍රමය

නමාගේ උදරය සිනින් තොදට ටෙලන්න. පිළිබෙන ආකාරයද, හැකිලෙන ආකාරය ද දැකිගැයි වන්නේය. පිමිනිල හැකිලුම තො දුනේනාම් උදරයට ඇත තබා බෙලන්න. සුර වෙලාවක් එසේ බෙලා පිමිනිලක් හැකිලුමක් පාය පහැදිලිව පෙනන් නම් යුත්ම ඉහලට ගැනීමෙදී උදරය පිමිනි එහ ආකාරය සලකා. “පිළිබෙනවා” යි මෙනෙහි කරන්න. යුස්ම පහලට හෙලිමෙදී උදරය හැකිලෙන ආකාරය සලකා. “හැකිලෙනා” විට හැකිලෙන උදරය පහැදිලිව දැනගන්න. එසේ උදර සටහන පමණක් දන ගැනීමෙන් ඇති පලක් තැනයේ සඳහ තුපද්‍රවන්න. මුලින් භාවනා කිරීමෙදී මෙම ප්‍රජාත්නීය පහැදිලිව දන දන මෙනෙහි කරන කළේම සනි-සමාධි, සංඛා පහසුවන් මෝරයි. දියුණු වෙයි. තුවන මෝරණ කාලයේ සියලුම ප්‍රජාත්නී අරමුණු නැතිවි පරමාර්ථ සංඝාවයෙනි පමණක්ම පිනිවා, මතු ඇත් ඉතා ප්‍රකටව පහල වන්නේ වෙයි. තවද සයදෙරහි පහැදිලිව පහල වන්නාවූ නාම රුප පිළිවෙළන් දන ගැනීමට මෙනෙහි කිරීමට විපස්සනාවට සම්පූණ වැඩි පිළිවෙළ වේ. එහත් භාවනා පවත්තන් මුල් කාලයේදී සති සමාධි නොදියුණු බැවින්, දුබල බැවින් උපදානා පිළිවෙළටම අනුව සින යොද බෙලින් මෙනෙහි කිරීම අපහසු වේ. මෙනෙහි නොකළ හැකි ද වේ. මෙනෙහි කළයුණ දේ සෙවීමටම බොහෝ කාලය ගනවෙයි. ඒ නිසා නිනරම පවත්නාවූන් මෙනෙහි කිරීමට ඉතා පහසුවන්, පහැදිලිව ඇත්තාවූන්, පිමිනිල හැකිලුම මුල්කොට මෙනෙහි කිරීමට මෙනෙහි සින යොද බෙලින් මෙනෙහි කරන ක්‍රමය පසුව දැකින්නට ලැබෙන්නේය.

මෙයේ පිම්විම්න්, හැකිලිමත් ඇතුළුවිලක් පාසා “පිම්බෙනවා” “හැකිලෙනවා”, “පිම්බෙනවා” සිතින් පමණක් මෙනෙහි කරන්න. වටනයෙන් නොකියන්න. පිම්විම හැකිලිම පැහැදිලි විමට කියා උත්සාහගත වහ වහා පුස්ම ඉහළ පහළ නොගන්න. ආය්චාස ප්‍රශ්නාසයන් හෙමිවිට හෝ ඉක්මනට නොකරන්න. ඉක්මන් වන්නේ නම් රික වෙලාවක දී වෙළඳ ඇත්තිවන්නේය. මෙනෙහි කිරීම ද කළ නොහැකි වන්නේය. ඒ නිසා ප්‍රකාශී ස්වභාවයන් පුස්ම ගැනීම කෙරෙන්ට හැර ඒ ඒ ආකාරයට ම මෙනෙහි කරන්න.

### ඩිඩුකොට දැක්වීම්

“යරා යරා වා පනස්ස කායා පැනිහිනා භෞති තරා තරා නා පජනාති” යනුවෙන් පිම්බෙන හැකිලෙන ආකාරයන්ද මෙනෙහි කොට දැන ගැනීමට හැඩි බව සතිපටයාන පුතු පාලියෙහි “ඉරියාපත්” මෙනෙහි කරන ක්‍රමය විස්තර කරන තැන දක්වන ලදී.

තවද පිම්විම හැකිලිම යයි කියනු ලබන තද කරන ස්වභාවය තල්පුකරන ස්වභාවය, වායෝ පොටයිලිබ රුපය සමින හැවිම දන්නා කාය විස්සුෂුණය, හැමිම ද්‍රාගුනීමේදී කාය ද්වාර රුපයන් තත්ත්ව-කාරයෙන් දැන ගන්නා බව “කායස්ව පජනාති පොටයිලිබ ව පජනාති” යන සතිපටයාන පාලියටද, “කායා අනිජ්‍යභාෂායනා පරිජ්‍යාකුෂායනා කාය විස්ඡ්‍යාණ. අනිජ්‍යාජ්‍යාය. පරිජ්‍යාජ්‍යාය.” යනාදි සංයුත්ත පාලියටද, “කායා අනිවිටාති යරාභුත. පජනාති පොටයිලිබ අනිවිටාති. කාය විස්ඡ්‍යාණ. අනිවිට්ති යරාභුත. පජනාති” යනාදි සංයුත්ත පාලියටද සංයන්දනය වෙමය.

“පිම්බෙනවා හැකිලෙනවා” යි නිකරම මෙනෙහි කිරීමේදී එයට අනතුරුව සිත් කළුපනාටට් පහළ වෙති. ඒ කළුපනාටන් ව්‍යවහාර කරන ක්‍රමයටම මෙනෙහි කරන්න.

### මෙනෙහි කරන ක්‍රමය

කළුපනා වේ නම්. “කළුපනා වෙනවා” යි මෙනෙහි කරන්න. විනරක පහළ වේ නම් “විනරක පහළ වෙනවා” යි මෙනෙහි කරන්න. සිතෙනවා නම් “සිතෙනවා” යි මෙනෙහි කරන්න. මෙනෙහි වේ නම් “මෙනෙහි වෙනවා” යිදී, ආවර්ජනා කරනවානම් “ආවර්ජනා කරනවා” යිදී, සිත යනවා නම් “සිත යනවා” යිදී, ඒ ඒ දෙයට සිත ගියා නම් එසේ “සිත ගියා” යිදී ද කළුපනා කිරීමේදී යමෙක් දකිනම් “දකිනවා” යිදී, සිතට යම් කෙනෙක් පහළ වී පෙන් නම් “ප පනෙ-

නවා” දිදු ඒ පෙනීම නැංවිනතුරු නැවත නැවත මෙහෙති කරන්න. කතා කරනවා ඇයේ නම් “දැඟනවා” දි මෙහෙති කරන්න. මෙයේ ඒ අවසන් කොට “පිමිබෙනවා හැකිලෙනවා” යි පුරුදු අරමුණම තිතර මෙහෙති කරන්න.

මෙයේ මෙහෙති කිරීමේදී කෙල ගිලිනු සින් වේ නම් “කෙල ගිලිමට ඩිනා” යයිදු, කෙල ගසනු සින් නම් කෙල ගැඹීමට සියේ යයිදු, කෙල ගසන්නේ නම් “කෙලගසනවා” දිදු, මෙහෙති කරන්න. කෙල ගස ඉවර නම් “පිමිබෙනවා හැකිලෙනවා” යි පුරුදු ක්‍රමය මෙහෙති කරන්න.

ඒස නමනු කුමති නම් “ඒස නමනවා” දි මෙහෙති කරන්න. නැමිමේදී නැමිමක් පාසා “නමනවා” යි මෙහෙති කරන්න. ඉක්මන් වන්න එපා, හෙමිහිට නවන්න. කෙලින්කරනු කුමති නම් “කෙලින් කරනවා” දිදු මෙහෙති කරන්න. කෙලින්කිරීමේදී “කෙලින් වන ආකාරයට කෙලින් වෙනවායි” දිදු මෙහෙති කරන්න. හෙමිහිට කෙලින් කරන්න. එය අවසන් වූ විට “පිමිබෙනවා හැකිලෙනවා” යි පුරුදු අරමුණම නැවත, මෙහෙති කරන්න. හෙමිහිට කෙලින් කරන්න. එය අවසන් වූ විට “පිමිබෙනවා හැකිලෙනවා” යි පුරුදු අරමුණම නැවත තිතර මෙහෙති කරන්න. යම්කිසි තැනකින් දැඩි වෙහෙස දෙන්නම්, ඒ වෙහෙසට සින තදින් යොදා “වෙහෙසයි” කියා ඉක්මන් තොටී, පමා තොටී වෙන් වෙන් කොට නිරතුරුව මෙහෙති කරන්න.

ඒ වෙහෙස ආකාරය මෙහෙති කිරීමේදී ම විකන් වික අඩුවි අනුරුදුන් වන්නේය. ඉවසිය නොහැකි තරමට බලවත් වී එන්නට ද පිළිවන. ඉවසිය නොහැකිව ඉරියවු වෙනස් කිරීමට ඩිනා නම් “වෙනස් කරන්න සිනනවා” යි ඒ සින මෙහෙති කොට, ඉරියවු වෙනස් කිරීමේදී ගරීර ක්‍රියාද, භාවිතා කරන විට විලින් නැවත නැවත මෙහෙති කරන්න.

### මෙහෙති කරන ක්‍රමය

අනපය ඔසවන්නට ඔනෑ නම් “ඩසවන්න ඩනෑ” යි මෙහෙති කරන්න. එසවීමේදී එසවීමක් පාසා “ඩසවනවා” “ඩසවනවා” යි මෙහෙති කරන්න. අනපය දිග හරින්නේ නම් “දිග හරිනවා” “දිගහරිනවා” දිදු නවන්නේ නම් “නමනවා නමනවා” දිදු පහන් කරන්නේ නම් “පහන් කරනවා පහන්කරනවා” දිදු ඉක්මන් තොටී මෙහෙති කරන්න. හෙමිහිට ඉරියවු වෙනස් කරන්න. යම් තැනකින් ඩැජ්න්නම් “හැජ්නවා” යි මෙහෙති කරන්න. මෙයේ ඉරියවුව මාරුකොට අවසන් වූ විට හෝ මෙහෙති කිරීමේදී වෙහෙස නැශ්ච් විට “පිමිබෙනවා හැකිලෙනවා” යි පුරුදු අරමුණම නැවත නිරතුරුව මෙහෙති තරන්න.

යම්කිසි තැනකින් උප්පයක් පහළ වින්නේ නම් එට තදින් සිත යොදා “උප්පයි උප්පයි” කියා ඉක්මන් ද නොවී ප්‍රමාද නොවී වෙන් වෙන් කොට නිරතුරුව මෙනෙහි කරන්න. මෙනෙහි කිරීමේදී උප්පය නැතිව ගියාන් “පිම්බෙනවා හැකිලෙනවා” යි පුරුදු අරමුණම නැවතන් නිරතුරුව මෙනෙහි කරන්න. උප්පය වැඩිවි ඉරියුව වෙනය කිරීමට සිනේ නම් “වෙනය කරන්න සිනෙනවා” යි මෙනෙහි කොට ඉරියුව මාරුකිරීම දී කය ක්‍රියා කරන ආකාරය දා එනාම් “ඩසවන්ට ඩිනා” “ඩසවනවා ඩසවනවා” ආදි වශයෙන් පෙරකි නය කුම්යටම අන නොහැර මෙනෙහි කරන්න. හෙලිනිව ඉරියුව මාරුකරන්න. අනතුරුව “පිම්බෙනවා හැකිලෙනවා” යි නැවතන් පුරුදු අරමුණම නිරතුරුවම මෙනෙහි කරන්න. නො නවතින්න.

යම්කිසි තැනක කුයිමස් පහළ වේ නම්, ඒ කසන තැනවම සිත යොමු කොට “කසනවා කසනවා” යි ඉක්මන් නොවී ප්‍රමා නොවී වෙන් වෙන් වශයෙන් නිරතුරුව මෙනෙහි කරන්න. මෙනෙහි කිරීමෙන් කුයිම දුරුව ගියේ නම් පිම්බෙන හැකිලිම ම නැවතන් මෙනෙහි කරන්න.

ඉවයිය නො හැකි තරම කුයිමස් ඇශ්චිවු කල්ගි අතාන්ට ඩිනා නම් “අතාන්ට සිනෙනවා” කියා හෝ “කසන්ට සිනෙනවා” කියා හෝ මෙනෙහි කරන්න. අන ඩසවන්ට උවමනා නම් “ඩසවන්-නට ඩිනා” යයි ද, ඩසවන්නේ නම් “ඩසවනවා ඩසවනවා” යි ද මෙනෙහි කරන්න. හෙලිනිව ඩසවන්න. කසන තැන අන හැපන විට “හැපනවා” යි මෙනෙහි කරන්න. කුයිම පිම්ය අතින් පිරීමිනා ආකාරය සලකා “අන ගානවා - අන ගානවා” කියා හෝ “කසනවා - කසනවා” කියා හෝ මෙනෙහි කරන්න. නතර ක්රේමව සිනේ නම් “නතර ක්රේම ඩිනා” යයි මෙනෙහි කරන්න. නැවත අන පහන් කිරීමට සිනේ නම් “පහන් කරන්නට සිනෙනවා” යි ද පහන් කරන විට “පහන් කරනවා - පහන් කරනවා” යි ද පහන් කරන විට “හැපනවා - හැපනවා” යි ද මෙනෙහි කරන්න. එය අවසන් මූ විට “පිම්බෙනවා - හැකිලෙනවා” යි මූලික අරමුණම නිරතුරුව මෙනෙහි කරන්න.

## වේදනාව

ගැටෙරයෙහි හිටුවැටීම ආදි නො ඉවයිය හැයි එක් එක් වේදකා පහලම් එන්නේ නම් ඒ වේදනාවටම තදින් සිත යොමු කොට “රිදෙනවා - රිදෙනවා” “හිටුවැටුවනවා - හිටුවැටුවනවා” “කකියනවා කකියනවා” “මකවෙනවා - මකවෙනවා” “මහන්සියි - මහන්සියි” “කුරකිල්ලයි - කුරකිල්ලයි” ආදි වශයෙන් ව්‍යවහාර කරන කුම්යට ඉක්මන්ද නොවී, පම්ද නොවී, වෙන් වෙන් කොට මෙනෙහි කරන්න.

ලේ වෙදනාව මෙනෙහි කිරීමේදී නැති වී යන්නේද වේ. වැඩිවන්නේද වේ. නො පසුබවට දැඩි වශයෙන් මෙනෙහි කරන්නේ නම් බොහෝසේ නැති වන්නේම වේ. නමුත් මෙනෙහි නොකළ තැකි පමණට ඉවසිය නොහැකි නම් වෙදනාව දැඩි විමෙදි ඒ වෙදනාව මෙනෙහි නොකරන්න. මෙනෙහි කිරීමට පූරුෂ පිමිනිම හැකිලිම ම විශේෂයෙන් ගරුණොට නිතර මෙනෙහි කරන්න. ඇතැම් පූරුෂගලයන්ට සමාධිය දියුණුවේ හොඳට මෙනෙහි කළ තැකි කාලයේ ඉතාමත් නො ඉවසිය තැකි වෙදනා පහළ වේ. පසුවට පූලම බෝලයක් හිරවන්නා සේ දැනයි. මස් පිවුවලට පිහිය උල්වලින් අතින්නා සේ දැනයි. මුද් සිරුර දුවන්නාක් මෙන් දැනයි. ඉදිකටු උල්වලින් තැනින් තන විදින්නාක් මෙන් දැනයි. කුඩා සතුන් ගැරියෙයි ඇවිදින්නාක් මෙන් දැනේ. බලවත් කැසිලිද, කැක්කුම්ද, සිහල ගති ද, පහළ වෙයි. බිය වි මෙනෙහි නොකර අත්හර නම් කැසෙනින්ම ඒ වෙදනාව නැති වෙයි. නැවත මෙනෙහි කරමින් සමාධිය හොඳට දියුණුවේමේදී ඒ වෙදනාව නියතයෙන්ම නැවතන් පහළ වන්නේය. මෙසේ වෙදනාවන් පහළවේ ඇත්නම් බිය නොවන්න. එච් රෝග නොවේ. බර පතල වෙදනා ද නොවේ. ගැරියෙහි ප්‍රකාශනියෙන් ඇත්තා වූ සාමාන්‍ය වෙදනා සවිභාවයෝමය. මෙනෙහි නොකර සිටිමේදී ඒ වෙදනාවට වධා ප්‍රකට බොහෝ අරමුණු ඇති නියා ඒ වෙදනාව පැහැදිලි නොවේ නොදුනී අනුරුදුහන් වේ. හොඳින් මෙනෙහි කිරීමේදී බලවත් සමාධිය නියා අනුරුදුහන් විය නොහැකි ඒ වෙදනාව ධෙමි සවිභාවයට අනුව පැහැදිලිව ප්‍රකට වෙයි. ඒ වෙදනාවටම සිත යොමු කොට ඉක්මවා යාමට මෙනෙහි කළපුණය. මෙනෙහි කිරීම නියා කිසියම් පිරිමිමක් නොවේ. මෙනෙහි නොකොට අතිරින් පතර නැවතිල්ලේ මෙනෙහි කිරීමේදී වනාහි එඟු මෙනෙහි කිරීමක් පායා එසමන්ට සමාධිය දියුණු විමෙදී ඒ වෙදනාව නැවත නැවතන් පහළ වන්නේමය. නො පසුබව වියෙශයෙන් දැඩි කොට මෙනෙහි කරන්නේ නම් නොගැස් වෙලාව් කින් විසිකරන්නාක් මෙන්, දුරකරන්නාක් මෙන්ම ඒ වෙදනාව නැතිවී යන ආකාරය දැකගත තැකි වන්නේය. එනින් පටන් එඟු වෙදනා නැවත නො ඉජදී ය.සිදෙන්නේමය.

### මෙනෙහි කරන කෙටි ක්‍රමය

හොඳ නරක කළුපනාවක් පායා, සිටිමක්පායා සිත් පැවුන්ම මෙනෙහි කරන්න. ලොකු කුඩා කායික ත්‍රියාවක් පායා කායික පැවුන්ම මෙනෙහි කරන්න. සිත කය දෙකෙහි සැපවුන්, යුක්වුන්, ඉවසිය තැකි නොහැකි සියලු වෙදනාවන් පහළ විමින් පායා අතර නැර මෙනෙහි කරන්න. සිතෙහි පහළ වී එන යහපත් අයහපත් සියලුම අරමුණු මෙනෙහි කරන්න. මෙඟු මෙනෙහි කළපුණ අමුණ දෙයක් නැති කළුහි පිමිනිම - තැකිලිම, හිඳිම ආදි පූරුෂ අරමුණටම සිත යොමු නිතර මෙනෙහි කරන්න.

යාමල්දී සිසවන ආකාරය, සවන ආකාරය තබන ආකාරය හොඳුන් සලකා මෙහෙති කරන්න. මේ කුමයෙන් නිර්දා වෙළාව හැර දිවා රු දෙකෙනි අතරත් තැර නිරන්තරයෙන් එක දිගටම මෙහෙති කරන්නන් නම් නොබෝ කළකින්ම ඉපදිම බිඳීම් සවහාවය ඇති නාම-රුප සියල්ල වර්ණමාන වශයෙන් දැකගත හැකිව උදය-ව්‍යය සැකුණ ආදි විපස්සනා සැශුණ පරම්පරාව පහළවන සැවී තමන්ටම දැක ගත ගැනී වන්නේය.

ගරීරය පැද්දවීමට අවශ්‍ය නම් “පැද්දවන්ට සිනු” යයි මෙහෙති කරන්න. පැද්දවීමදී “පැද්දවෙනවා-පැද්දවෙනවා” යි මෙහෙති කරන්න. සම්භවකුට පුරුදු ක්‍රමයටම මෙහෙති කිරීමේදී ගරීරය ඉතුළුම පැද්දමදයි. බිය නොවන්න. පැද්දවීමට සිතක් ද නූපදවන්න. එය මෙහෙති කිරීමේදී දුරුවී යන බව අදහාගතන එය පැද්දනා ආකාරයට සිත තදින් යොදා “පැද්දනාවා - පැද්දනාවා” යි ඉක්මන් ද නොවී පමා ද නොවී වෙන් වෙන් වශයෙන් මෙහෙති කරන්න. බලවත් සේ පැද්දනාම කෘෂුවකට හෝ බිත්ති ආදියකට ජේත්තා වි හෝ හාන්සි වි හෝ මෙහෙති කරන්න. නොබෝ වෙළාවකින් ඒ පැද්දනා ගතිය සම්පූර්ණ යෙන් දුරුවී යන්නේය. වෙළලිමක් පැමිනි කළේහි මේ පැද්දීමට කි ක්‍රමයටම හොඳුන් මෙහෙති කරන්න. මෙහෙති කිරීමේදී වරින් වර තැනිගැනීමක් මෙන් තිශැසීම ඇති වෙයි. මිටට හෝ මූල සිරුරෙම හෝ සිඟල ගති පහළ වේ. බිය නොවන්න. ධෙරී ස්වහාවයට අනුව වූතිය පහළ වන බව දැන ගන්න. යම්කිසි කුඩා ගැනුයන් අසන්ට ලැබෙන බැවින් සිගැස්පිටයි ඇතිවේ. බිය නොවන්න. සමාධිය දියුණුවීම නිසා ස්පර්ශයේ ස්වහාව ආකාරය පහැදිලිව වැටුහේයි දැන ගන්න. අන් පා ගරීරාවයට වෙනස් කිරීමට සිනු නම් “මාරුකරන්න සිතනවා” යි මෙහෙති කරන්න. වෙනස් කරන කාසික ක්‍රියා සියල්ලද හාවිනා කරන ක්‍රමයට වෙන් වෙන් වශයෙන් ඉක්මන් නොවී මෙහෙති කරන්න. හෙමිනිට මාරු කරන්න.

ව්‍යුර බිමට අවශ්‍ය නම් “ව්‍යුර බොන්ට සිනු” යයි මෙහෙති කරන්න. නැගිටින්නට සිතනවා නම් “නැගිටින්නට සිනු” යයි මෙහෙති කරන්න. නැගිටිම සඳහා ක්‍රියා කරන්නාවූ අන් එ ගරීරාවයටයන් ව්‍යුවහාර කරන ක්‍රමයට මෙහෙති කරන්න. විශෙන් විඛ නැගිටුවන ගරීරයට සිනා තදින් යොමු තොට මාන්‍ය නැගිටිනවා-නැගිටිනවා” යි මෙහෙති කරලින් හෙමිනිට නැගිටින්න. නැගි සිටී මේදී “සිටිනවා-සිටිනවා” යිදී බලන්නේ නම් “බලනවා, ජේනවා” සිද, යන්නට උවමනා නම් “යන්නට සිනු” යයිද, මෙහෙති කරන්න. යාමල්දී වියවරක් පාසා “යනවා-යනවා” යි ක්‍රියා හෝ “දකුණුපාය-විම්පය” ක්‍රියා හෝ මෙහෙති කරන්න. පය එසුම් තැන් සිට තබන

තුරු යැවිමේදී සිහියයන් යන්න. මෙම්පිට යනවිට හා සංස්මන් කිරීමේදී ද එක එක පියවරක් පාසා “‘මිසවනවා-යවනවා’” කියා හෝ “‘මිසවනවා - තබනවා’” කියා හෝ “‘යවනවා - තබනවා’” කියා හෝ පුගල යුගල කොට මෙමනෙහි කරවින් යන්න. ඒ පුගල වියයෙන් මෙමනෙහි කිරීම හොඳව පුරුදු වූ කළේ එක එක පියවරක් පාසා “‘මිසවනවා - යවනවා - තබනවා’” කියා තුනක් කොට මෙමනෙහි කරන්න.

ජැන් බදුන් ආදිය බැලිමේදී “‘බලනවා-ඡේනවා’” යයි මෙමනෙහි කරන්න. සිවින්නේ නම් සිවිනවා දී මෙමනෙහි කරන්න. පැන් කොෂ්පයට අත යවනවා නම් “‘යවනවා - යවනවා’” දීද කොෂ්පය හා ඩැපිමේදී “‘හැපනවා’” දීද ඇල්ලිමේදී “‘අල්ලනවා’” දීද හාජනය ඇලකොට ගැනීමේදී “‘අලකරනවා’” දීද ගැනීමේදී “‘ගන්නවා - ගන්නවා’” දීද තොලුහි ඩැපිමේදී “‘හැපනවා’” දීද මෙමනෙහි කරන්න. සිනල නම් “‘සිලුපි’” කියා මෙමනෙහි කරන්න. බිමේදී “‘බොනවා - ගිලිනවා’” “‘බොනවා - ගිලිනවා’” දී මෙමනෙහි කරන්න. උගුර හා උගුරය සිතල වන ආකාරය “‘සිනලයි-සිනලයි’” කියා මෙමනෙහි කරන්න. නොජ්පය ආපසු තැනීමේදී “‘තබනවා-තබනවා’” දීද අත පහලට ගෙලන්නේ නම් “‘පහත්කරනවා-පහත්කරනවා’” දීද ඇමේ ඩැපිමේදී “‘හැපනවා-හැපනවා’” දීද මෙමනෙහි කරන්න. නැවත හාන්සි විම්ව උච්චනා නම් “‘හාන්සිජ්ජ්ජ්-නට සිනු’” යයිද හාන්සි විම්වේ “‘හාන්සි වෙනවා’” දීද මෙමනෙහි කරන්න.

යාමේදී මෙමනෙහි කළ යුතු තුමයටම මෙමනෙහි කරවින් යන්න. සිරීමට සිනු නම් “‘සිරීමට සිනු’” යයිද සිරීමේදී “‘සිරීනවා-සිවිනවා’” දීද මෙමනෙහි කරන්න. බොහෝ වෙළුවක් සිවින්නේ නම් “‘පිම්බෙනවා, ඩැකිලෙනවා, සිවිනවා’” දී මෙමනෙහි කරන්න. රිද ගැනීමට සින් නම් “‘හිඛ්ට්ට සිනනවා’” දී මෙමනෙහි කරන්න. හිඛ්න තැනට යාමේදී මෙමනෙහි කරවින්ම. යන්න. පැමිණි විට පැමිණියා දී මෙමනෙහි කරන්න. ඩැරීමේදී “‘හැරෙනවා-හැරෙනවා’” දීද රිද ගැනීමට සින් නම් “‘හිදගන්ට සිනනවා’” දීද මෙමනෙහි කරන්න. රිද ගැනීමේදී ගෙම්පිට සකස් කරන්නා වූ ගෙරියට තදින් සින යොමු කොට “‘හිදගන්නවා - හිදගන්නවා’” දී මෙමනෙහි කරවින්ම ගෙම්පිට රිද ගන්න. පිදාගන්නා විට අත් පා වෙනස් කරන ආකාර-යන් ව්‍යවහාර කරන තුමයටම මෙමනෙහි කරන්න. විශේෂ මෙමනෙහි කිරීමක් තැනී නම් “‘පිම්බෙනවා - ඩැකිලෙනවා’” දී පුරුදු අරමුණම නිරතුරුව මෙමනෙහි කරන්න.

හාන්සි වීමට නිදහැවිමට සිනේ නම් “හාන්සි වීමට සිතෙනවා” දේ හෝ “නීදන්ට සිතෙනවා” දේ කියා හෝ මෙනෙහි කරන්න. හාන්සිවීමට පුද්ගල වීමෙදී අත් පා ගරිර අඩවියන් සිසවනවා, දිගහරිනවා, බර කරනවා, යන ආදි වගයෙන් මෙනෙහි කරන්න. හාන්සිවා, තීදන කාලයේදී විශෙන් වික ඇලවෙන්නා වූ ගෙරුයට සිං කදින් යොමු කොට “හාන්සි වෙනවා-හාන්සි වෙනවා” කියා හෝ “නීදනවා-නීදනවා” කියා හෝ මෙනෙහි කරන්න. කොට-වගයෙහි හා තීදන ආසනයෙහි හැමීම “හැපෙනවා-හැපෙනවා” දේ මෙනෙහි කරන්න. හාන්සි වීමෙදී අත් පා ගෙරුවයට කුමයෙන් වෙනස්වන ආකාරය ද, මෙනෙහි කරමින් හෙළිවිට වෙනයි කරන්න. මෙනෙහි කළපුණු විශේෂයක් නැති කළේ පිමිවීම, හැකිලිමටම සිය යොදා “ප්‍රමිතෙනවා, හැකිලෙනවා” දේ නිරුණුවේ මෙනෙහි කරන්න.

මෙයි මෙනෙහි කිරීමේදී වෙහස, උණුසුම, රිදුම, කුයිම ආදි වේදනා විශේෂයන් පැමිලෙන් නම් ඒ වේදනාවලට සිත යොමු කොට ගිද ගැනීමට කි කුමයටම මෙනෙහි කරන්න. කෙළ ගිලිම, කෙළ ගැසිම, කළුපනාවීම මෙනෙහි කිරීමද, ඒ ඒ කුමයටම මෙනෙහි කරන්න. වම් ඇයට, දකුණු ඇයට ගැළීමේදී අත පය නැමීම දිග කිරීම අදියෙහිදී එහළුවන ඒ ඒ සින් මෙනෙහි කොට යකයි කිරීමද, නොපිටිහෙලා මෙනෙහි කරන්න. මෙනෙහි කිරීමට විශේෂයක් නැති කාලයෙහි “ප්‍රමිතිම හැකිලිම” යන පුරුෂ අරමුණම නිතර මෙනෙහි කරන්න.

නීදහැවිමට සිතෙයි නම් “නීදන්න හිතෙනවා” දේ මෙනෙහි කරන්න. ඇයේ පිය ටේ නම් “ඇයේපියට්-ඇයේපියට්” යයි මෙනෙහි කරන්න. හාවනා දිපුණුවන කළේ එයේ මෙනෙහි කරයි නම් නීදිමත තැනිවී නැවත ප්‍රබෝධ වේ. එකළුහි “ප්‍රබෝධයි ප්‍රබෝධයි” කියා මෙනෙහි කොට අවසන් ව පිමිවීම, හැකිලිම යන මූලික අරමුණම නැවත මෙනෙහි කරන්න. නීදන සිත නැති වුවත් මෙනෙහි නොකර නො නිදහු. නොනිද දිගටම මෙනෙහි කරන්මනම් සි” සිත උපදා පිමිවීම, හැකිලිම ආදි පුරුෂ මෙනෙහි කිරීම නිරුණුව් මෙනෙහි කරමින්ම සිවිය පුණුදී ගෙරුයට වෙහස නම් මෙයේ මෙනෙහි කිරීමේදීම විශෙන් වික ඇයේ පියවී නින්ද යන්නේය.

නීන්දයාම යනු හවුහ සින් පමණක්ම බොඡහ් වෙලාවක් පහළ වීමය. හවුහ සින් යනුද හවයෙහි මූලින් ම උපන් සිනට හා අන්තිමට පහළ වන්නාවූ වුත් සිතිවත් සමාන සින්ය. එනිසා ඉනාම සිදුවී වේ. කුමක් අරමුණු කොට පවත්තිදු සිනාද හැකිය. අවධා සිවින විට පෙනෙන්නාවූ සිත යා සින්නාවූ සිනට ද, අසන්නාවූ සිත හා සින්නාවූ සින් විලටද, අකරණුර ඒ හවුහ

සින් උපදින්. එහෙන් බොහෝ වේලාවක් තුළඩින බැවින් ඒ හටඟ සින පැහැදිලිව දා නොහැකිය. නින්ද ගිය කළ වනාගි බොහෝ කාලයක් පහවුන බැවින් පැහැදිලිව සිනා ගා හැකිය. එහෙන් කමක් අරමුණු කරයිද? තෙමයේ පහල මේද? සියා ගා දා හැකිය. ඒ නිසා නින්ද ගිය කළේ මෙනෙහි කිරීමට නො ලැබේ. මෙනෙහි කිරීම හැකි කමක් ද නැත.

අවදිවන විට වනාගි ඒ අවදිවන සිත අවදිව බව සිං කරන්න. නමුන් පටන් ගන්නා විට පලමුවකාට අවදිවන සින මෙනෙහි කිරීම අපහසුය. එයේ වුවත් අවදිවන විටම සිං කිරීමට අපහසු නම් සිංය ලද කාලයෙහි පටන් උපදින උපදින අරමුණක් පාසා නිරර සිං කරන්න. ඉදින් කළුපනා කරන්නේනම් එසේ කළුපනා කරන බවු මෙනෙහි කොට මිමිබෙන, හැකිලෙන ස්වභාවය නැවත නැවත මෙනෙහි කරන්න. ගබ්දයකින් අවදිවනවා නම්, ගබ්දයක් අයුන බව මෙනෙහිකාට හැකිලෙන, පිමිබෙන ස්වභාවය නැවත මෙනෙහි කරන්න. ඉදින් යම්කිවියක් ප්‍රකටව නැත්නම් නිරන්තරයෙන් හැකිලෙන පිමිබෙන ස්වභාවය මෙනෙහි කරන්න. අවදිවීම හා අභය දිග හැරීම ආදි ගිරිරයෙහි හැම ත්‍රියාවක් පාසාම මෙනෙහි කොට හෙළින්, හෙවින් දුටියු වෙනස් කරන්න. “වේලාවකීය දැයි” ආදි වශයෙන් කළුපනා කරනවා නම් ඒ බව “කළුපනා කරනවා” සි මෙනෙහි කරන්න.

ඉදින් නැගිටීමට උවහා වේ නම් ‘නැගිටීනවා’ යි මෙනෙහි කරන්න. නැගිටීන විට ගිරිරයෙහි අවයව ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන්න. නැගිටීම යාංසාත වූ ගිරිය හා අවයවයන් ‘නැගිටීනවා’ යයි මෙනෙහි කරන්න. වායිවන විට ‘වායිවනවා’ යි මෙනෙහි කරන්න. ඉන්පසු පිමිටීම හැකිලිම අරුදු ලෙස එක දිගට මෙනෙහි කරන්න.

මුහුණ සේදන කාලයෙහි හා භාන කාලයෙහි බැලීමද දැකිමද, අන් දිග හැරීමද, වනුර ගැනීමද, වනුර උචිට ඔසවා ගැනීමද, මුහුණ සේදීම හා තැම කරන විට සිංල ගනිය ද, අභ ඉලිම ආදිය ද, නිරන්තරයෙන් පිළිවෙළින් මෙනෙහි කරන්න.

අදුම්, පැලදුම් අදුම්, ආසනුෂාකය කිරීම, දෙරවල් ඇඟීම හා වැඩිම, යම්කිවියක් ගැනීම ගෙන රීම ආදිය ද නිරන්තරයෙන් මෙනෙහි කරන්න.

ආභාර ගන්නා කාලයෙහි ‘බලනවා, දකිනවා’ යයි මෙනෙහි කරන්න. බත් පිව ගන්නා විට එය ‘ගන්නවා, ගන්නවා’ යි ද, ගිය නමනවා නම් ‘සිය නමනවා’ යයි ද, කට අධින විට ‘කට

අරිනවා” යයිද, ශ්‍රීලංකා සිංහල කරනවිට “අඹුල කරනවා” යයි ද, කට වහන විට “වහනවා” යයි ද, අන පහත් කරන විට “පහත් කරනවා” යයි ද, පිහාන ස්පර්ශ කරනවා නම් “ස්පර්ශ කරනවා” යයි ද, ඉස ඔසවනවා නම් “මසවනවා” යයිද, මෙනෙහි කරන්න.

මෙයින් පසු සැපුමක් පාසා “විකනවා, විකනවා හපනවා, හපනවා” යයි මෙනෙහි කොට රස දූහෙනවා නම් “දූහෙනවා දූහෙනවා” යයි ද, ගිලෙනවා නම් “ගිලෙනවා” දේ ද ගිලෙන විට උදුරට තා බඩ වැළට “ස්පර්ශ වෙනවානම්” ස්පර්ශ වෙනවා යයි ද, මේ ක්‍රමයෙන් බත් පිඩින් පාසා මනාකොට මෙනෙහි කරන්න.

පටන් ගන්නා මූල් අවස්ථාවේ පිළිවෙළින් මෙනෙහි කිරීම අපහසුයි. මෙහි ක් සියල්ලම මෙනෙහි කිරීම ද, අපහසු විය හැකිය. වෙනස්වන පුළු සිත මෙනෙහි කිරීමද. අපහසු විය හැකිය. නො පසුව වන්න. කම්මූලී නොවන්න. “මනාකොට මෙනෙහි කරනවා” යයි කළුපනා කොට ගොරටයෙන් බලවත් ලෙස මෙනෙහි කරනවා නම් මෙනෙහි කිරීමට ද, දැන ගුරුත්වීමට ද, බොහෝ සෙයින් හැකි වන්නේය.

නුවණ මොරණ කාලයේ වනාහි මෙහි දක්වන කරනු වලට වඩා වැඩිපුර කරුණු බොහෝ සෙයින් මෙනෙහි කිරීමට භා දැන ගුත්වීමට ද හැකි වන්නේය.

### මෙනෙහි කිරීම වැඩි දියුණු කිරීම

එක් රයක් හෝ එක් දවසක් හෝ ආදි වශයෙන් මෙනෙහි කරන කාලයේදී පුස්ම ඉහළ පහළ ගන්නා එක් එක් වාරයෙහි දෙවරක්, දෙවරක් බැහින් පිමිබෙන, හැකිලෙන බව මෙනෙහි කිරීම ඉතා ලෙහෙසියි.

පුස්ම ඉහළ පහළ ගන්නා කාලයෙහි පිළිබෙන හැකිලෙන දෙක අතර මෙනෙහි කිරීමට යමක් නැති බව යෝගාවටර පුද්ගලයා කළුපනා කරයි. ඒ කළුපනා කරන කාලයෙහි හිඳගන සිටින තමන්ගේ ශේරයෙහි (අන්. පා ආදි) අවයවයන්මත් ආකාරයද යලකා

- |               |               |               |
|---------------|---------------|---------------|
| (1) පිමිබෙනවා | (2) හැකිලෙනවා | (3) වාඩිවෙනවා |
| (1) පිමිබෙනවා | (2) හැකිලෙනවා | (3) වාඩිවෙනවා |

යයි අවස්ථා ඇතක් කොට මෙනෙහි කරන්න. “පිමිබෙනවා හැකිලෙනවා” යයි දැන ගන්නාක් මෙන් “වාඩිවෙනවා” යයි මෙනෙහි කරන ස්ථානයෙහි ශේරය වාඩිවැබව දියුණුය. නිදහන්නා කාලයෙහි ද,

(1) පිම්බෙනවා      (2) හැකිලෙනවා      (3) නිදග්සනවා යයේ තුන්ට්ටර තුන්ට්ටර මෙනෙහි කරන්න.

මෙම තුමයෙන් තුන්ට්ටර බැඳීන් මෙනෙහි කිරීමේ කුමය අතර ද යමක් තැනි බව යෝගාවටර පුද්ගලයා නැවත දිනනවා නම

(1) පිම්බෙනවා      (2) හැකිලෙනවා      (3) වාඩි වෙනවා

(4) (ස්පර්ශ වෙනවා) හැපෙනාරා යයේ ගැටෙරයෙහි ස්පර්ශ වෙන තැන් ද යොද ගතරටර බැඳීන් මෙනෙහි කරන්න. මෙලෙය අනු-පිළිවලින් මෙනෙහි කොට, එයන් නූසුයු බව තැහැන පසු “වාඩිවෙනවා” යන්න දෙවරක් ගෙන

(1) පිම්බෙනවා      (2) හැකිලෙනවා      (3) වාඩිවෙනවා

(4) වාඩිවෙනවා යයේ සතරක්වන ලෙස ගොනා මෙනෙහි කරන්න නිදන කාලයේහි ද,

(1) පිම්බෙනවා      (2) හැකිලෙනවා      (3) නිදග්සනවා

(4) ස්පර්ශ වෙනවා යයේ හෝ

(1) පිම්බෙනවා      (2) නිදග්සනවා      (3) හැකිලෙනවා

(4) නිදග්සනවා යයේ හෝ සතර වර බැඳීන් මෙනෙහි කරන්න.

පිම්බෙනවා හැකිලෙනවා ආදි වශයෙන් තමන්ගේ ගිරුමයේ අවශ්‍යයන්ගේ ආකාරයන් ගුරුමකාට මෙනෙහි කරන වෙළාවෙහි සාමාන්‍යයන් දැකිම ඇයිම ආදිය මෙනෙහි ගොකට යුතුයි.

පිම්බෙනවා හැකිලෙනවා ආදි වශයෙන් ඇඩි ලෙස මෙනෙහි කරනවත් සම්මත ඒ දැකිම ඇයිම ආදි ආරම්මන ධීයන්ද මෙනෙහි කළා වේ. දැකිම, ඇයිම මානුයන්ම ඕනෑම පිළිවිධි නැවත් තමාගේ සිතුකිමින් බලන්නේ නම “බලනවා දකිනවා” යයේ මෙනෙහි කොට “පිම්බෙනවා - හැකිලෙනවා” ආදි දර්මයන් පුරුදු පරිදි නිරන්තරයන් මෙනෙහි කරන්න.

නිරුත්සාජයන් මෙන් ස්ථී පුරුදු ආදි විශේෂ අරඹුණු දකින කාලයේදී “දකිනවා - දකිනවා” යයේ දෙනුන් වර බැඳීන් මෙනෙහි කොට “පිම්බෙනවා - හැකිලෙනවා” ආදි දර්මයන් පුරුදු පරිදි නැවත මෙනෙහි කරන්න. තමාගේ සිතුකිමින් අසනවා නම, අසනවා අසනවා ඇශ්‍යනවා යයේ මෙනෙහි කොට “පිම්බෙනවා - හැකිලෙනවා” ආදි ධීයන් පුරුදු පරිදි නිරන්තරයන් මෙනෙහි කරන්න. කරා කරන ගබඳය, රින ගබඳයන් හෝ රජ ගබඳයන් හෝ බුදු කරුඹ කුකළේ ආදි සතුන්ගේ ගබඳයන් හෝ පැහැදිලි වශයෙන් ඇශ්‍යන කාලයේහි “අුමෙසනවා අුමෙසනවා” යයේ දෙනුන් වරක් මෙනෙහි කොට “පිම්බෙනවා -

හැකිලනවා ආදි මුද් අරමුණටම සිං යොමු කරන්න. විශේෂයෙන් මේ ඇයිම - ඇයිම ආදි ගබදයන් මිනාකොට ඉදින් මෙහෙති නො කරන්නේ නම් ඉහත පුරුදුකළ පරිදි පිමිතිම - හැකිලිම ආදි ධ්‍යුමෙන් පැහැදිලි ලෙස නොදා හැකි වේ. කොලපුන් ඉපදිමට ද හැකි වේ.

කොලපුන් උපදිනා විට “කළුපනා කරන්නෙම්, කළුපනා කරන්නෙම්” යයි මෙහෙති කොට “පිමිබෙනවා, හැකිලනවා ආදි ධ්‍යුමෙන් පුරුදු පරිදි නිරන්තරයෙන් මෙහෙති කරන්න.

අටිරාවයට හෝ කළුපනාට හෝ ඉදින් මෙහෙති කරන්නේ නම් “පමා උනා - පමා උනා” යයි මෙහෙති කොට පුස්ම ඉහළ - පහළ ගැනීම සියුම බැවින් පිමිතිම පැහැදිලි - නැත්තාම ගිදිම ද, හිදිම හා ස්පර්ශය ද මෙහෙති කරන්න.

මෙසේ මෙහෙති කරන කළුහි ස්පර්ශය වනාහි සතර පස් තැන සංකුම්ණය කොට මෙහෙති කරන්න. බොලන් කාලයක් හෝ භාවනා කොට දියුණුවක් නැතැයි සිතන විට කම්මුලු සිත ඉපදිමට ඉඩ ඇති වේ.

මෙ කම්මුලු සින ද “කම්මුලු වෙනවා - කම්මුලු වෙනවා” යයි මෙහෙති කරන්න. ඉදින් යමාධියේ විශේෂ සඳුනුයක් නො උපදී නම් මෙහෙති ක්‍රිමෙන් වැඩියුත් නැතැයි කළුපනා කරයි.

එගෙයෙන් සහයයක් ද අසහයයක් දැයි සැකූ උපදිමට ඉඩ අභ්‍යන්තරයේද “සකූ අනිවෙනවා, සකූ අනිවෙනවා” යයි මෙහෙති කරන්න.

මෙහෙති ක්‍රිමට සුදුසු යයි කියා හෝ විශේෂ ධ්‍යුමෙන් ලැබුන්නේ යයි කියා හෝ දියුණුව ගැන බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තුව ද, “බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වෙනවා” කියා මෙහෙති කරන්න.

පෙර සිඛකරන ලද, නැවත ආවර්ජනා කරන්වීම ඒ ආවර්ජනය ක්‍රිම ද “ආවර්ජනා කරනවා - ආවර්ජනා කරනවා” යයි මෙහෙති කරන්න.

මෙහෙති කරන අරමුණු රුපයක් වෙළද්, නාමයක් වෙළද් යයි ආදි වශයෙන් ආවර්ජනා කරයි නම් ඒ ආවර්ජනයද “ආවර්ජනය කරනවා” යයි මෙහෙති කරන්න. අයහපන්ව මෙහෙති කරන විට සින දුරවල වෙයි. ඒ දුරවල මේද, “දුරවල වෙනවා, වෙනවා” යයි මෙහෙති කරන්න.

යහපත්ව මෙනෙහි කරනටට සිත යනුවූ වෙයි. පිනායයි. ඒ යනුවූවිමද “සනුවූ වෙනවා, සනුවූ වෙනවා” යයි මෙනෙහි කරන්න. මේ කුම්මයන් සින් පැනුම ඉපදිමක් ඉපදිමක් පායා මෙනෙහි කොට පුරුදු පරිදි “පිම්බෙනවා, හැකිලෙනවා” යයි නින්සෑරයෙන් නැවත නැවත මෙනෙහි කරන්න.

මෙනෙහි කටයුතු කාලය වනාහි සිත අවදිවිමහි පටන් (ප්‍රඩ්ස්කිනනො පටයාය යාච පුත්තෝ තාව) නින්ද යනුදු වුව දිවා රු දෙකෙහි ඇසිපිය හෙලීම් පමණ කාලයක් වත් අන් නො හැර නිරන්තරයෙන් මෙනෙහි කටයුතු කාල යයි.

(නියමිත කාලයන් තුළ කුම්, බේත් ආදි ගටිර කාත්‍යායන් පිලි-බඳ කාලයන් හැර මෙහි කි කාලයන් ගත යුතු වේ) පුරුමයෙන්ම ආරම්භ කරන ලද කාලයෙහි පටන් නො නිද නිරන්තරයෙන් මෙනෙහි කරන්නෙමියි සිතා නො කඩවා මෙනෙහි කරන්න.

නුවත් මෝරණ කාලයෙහි වනාහි ඉතෙකුම නිද වැටීමක් නැති වෙයි. නිතර මුහුණේ ප්‍රශ්නයෙක් ඇති වෙයි.

### මෙනෙහි කරන කෙටි තුමස

හොඳ හෝ තරක හෝ කල්පනාවක් පායා සිනිමක් පායා සින් පැවැත්මද, ලොකු හෝ කුඩා හෝ කාධික ක්‍රියාවක් පායා කාධික පැවැත්මද මෙනෙහි කරන්න.

කයෙහි හෝ සිනෙහි යැප හෝ දුක් ඉවසිය නොහැකි සියලුම වේදනාවන් පහළ විමක් පායා මෙනෙහි කරන්න. හොඳ හෝ තරක හෝ සිනෙහි පහළ වී රානා සියලුම අරමුණු මෙනෙහි කරන්න.

මෙබදු මෙනෙහි කළයුතු අමුනු දෙයක් නැති නම පිමිතිම, හැකිලීම හා නිදිම ආදි පුරුදු අරමුණක්ම නිතර මෙනෙහි කරන්න.

යාමෙදි ඔසවන ආකාරය, යවන ආකාරය, කඩන ආකාරයන්ම නිතර මෙනෙහි කරන්න.

මේ තුමසයන් නින්ද යන වේලාව හැර දිවා රු දෙකෙහි නිරන්-තරයෙන් එක විදියටම මෙනෙහි කරන්නේ නම් නොබෝ කළකින්ම වර්තමාන වශයෙන් උදය-ව්‍යය සැංසාදී විපස්‍යනා සැංස් පරමිතරාව පහළවන බව තමන්ටම දැකෙන හැකි වන්නේය.

**මෙනෙහි කිරීම පිළිබඳ මුල් කොටස නිමි.**

දැක්වූ ආකාරයන් මෙහෙති කොට සහි, සමාධි, පුණු වැඩි දියුණුවට පැමිණීවෙන් පිමෙබෙන රුපය හා පිමිනිම මෙහෙති කරන සිතය, හැකිලන රුපය හා හැකිලිම මෙහෙති කරන සිතය, හිදින රුපය හා හිදිම මෙහෙති කරන සිතය, නැමෙන රුපය හා නැවීම මෙහෙති කරන සිතය, දිග හැමරන රුප හා දිග හැමිම මෙහෙති කරන සිතය, යැවෙන රුප හා යැවීම මෙහෙති කරන සිතය, තබන රුප හා තැවීම මෙහෙති කරන සිතය. මෙයේ මේ ක්‍රමයන් අරමුණු හා අරමුණු මෙහෙති කරන වින්තයන් යුතල, යුතලව එකිනෙකට ගැලීම් නිඛෙන පෙවිස හා පියන මෙන් වැට්හීමට එන්නේය.

ඉහාමන් හොඳින් මෙහෙති කිරීමේදී පිමිනිම එකක්ය, එය මෙහෙති කිරීම කරන්නේ අනිකක්ය. හැකිලිම අනිකක්ය, එය මෙහෙති කරන සින අනිකක්ය, මේ අපුරින් නාම - රුප වෙන් වෙන්ව වැට්හෙන්නේය. මෙහෙති කරන සින වනාහි පිමිනිම, හැකිලිම ආදි අරමුණු වෙත පැහැ පැහැ මෙහෙති කරන්නාක් මෙන් පැහැදිලි වන්නේය. මෙයේ පැහැදිලිවීම වනාහි (නමන ලක්ඛංස - නැමෙන ලස්සකය) අරමුණ වෙත නැමෙමේ උස්සය ප්‍රකට වීමකි. මෙයේ රුපය මෙහෙති කිරීමෙන් මනාව පැහැදිලි වීමන් සමගම නාම ධ්‍රීයන් තමාම ඉතුම් පැහැදිලි වන බව පහත දැක්වෙන විසුද්ධි මාර්ග පායයන් කියන ලදී.

✓ යටු යටු හිස්ස රුප.. පුවික්බාලිත.. හොඳි නිශ්චට.. සුපරිසුද්ධ.. තටු තටු තදරම්මනා අරුප ධම්මා සයමෙව පාකටා හොඳ්නි (විසුද්ධි මගේ)

**නේරුම්:-** හි එසේමයි, නාම බේෂ පැහැදිලි වීමට රුප අරමු- නම නැවත නැවතන් මෙහෙති කළයුතු බව සැබුමය අස්ස - ඒ යෝගාවටටයාට නොහැන් යෝගාවටටයා, යටු- යටු- යම යම ආකාරයයින් මෙහෙති කිරීමෙන්, රුප- රුප ධරමය, පුවික්බාලික- - මනායේ සස්ද පිටියිද කරන ලද්දේ, හොඳි- වේද, නිශ්චට- - නිරුවුල් වුයේ ද සුපරිසුද්ධ- - මනායේ පිටියිද වුයේ වේද, තටු තටු- - ඒ ඒ රුප බේෂ මෙහෙති කළ කළ ආකාරයන්, තදරම්මනා- - ඒ රුපය අරමුණු කරන්නාවූ; අරුපධම්ම- නාම ධරමයේ, සයමෙව- තම තමාම, පාකටා හොඳ්නි- ප්‍රකට වන්නාය.

අරමුණු වන රුපයද, නිශ්චය වන රුපයද, ඒවා මෙහෙති කරන නාම ධරමයෝදු යන මොවුන් පමණක් ම මෙහෙති කිරීමන් පාසා පවත්නා බැවින් මේ අපුරින් ඇති තතු මනාව අවබෝධ කරන්නේ මට්. නාම-රුප දෙක පමණක් ඇත්තේය. මේ නාම - රුප දෙක හැර

ස්ත්‍රීයය, පුරුෂයාය, සන්වයාය, පුද්ගලයායයි වෙන වෙනම කිසි  
වෙක් නොමැත්තේය. මෙහෙති නොකරන කාලයේදී, මෙහෙති  
නොකරන රුප හා මෙහෙති නොකරන නාම ධර්මන් යන  
මේ දෙකකාටස පමණක්ම ඇත. මෙහෙති කරන කාලයේදී වෙනසක්  
නොමැතිව මේ දෙකම් ඇත. අරමුණු කරනු ලබන නාම ධර්මන් යන  
ආධාර වන රුපන්, කළුපනා කිරීම ආදි නාම ධර්මන් යන මේ  
දෙවරුගය පමණක් විද්‍යාමානව ඇත. මේ නාම රුප දෙවරුගයම සන්වයා,  
පුද්ගලයා, ස්ත්‍රීය, පුරුෂයාය කියා ව්‍යවහාර කරනු ලැබේ.  
ව්‍යවහාර මානුය පමණක් ඇත. සත්‍යවශයයෙන් එකාන්තමයන් සන්වයාය  
පුද්ගලයාය, ස්ත්‍රීය, පුරුෂයාය කියා කිසිවක් නැත්තේමය. මෙයේ  
මෙහෙති කරනු ලබන නාම-රුප ජ්‍යෙෂ්ඨක්ම සත්‍ය වශයෙන්  
ඇත්තේ යයි සන්වාකාරයයෙන් වටහා ගන්නේ වෙයි.

අනතුරුව ඒ වැට්ටීමද, වැටහෙන, වැටහෙන ව්‍යාරයක් පාසා  
“වැටහෙනවා වැටහෙනවා” යි මෙහෙති කොට පිමිතම, හකිලීම ආදි  
මෙහෙති කිරීම නිරනුරුව නොක්වා කළ යුතුය.

තවද හාවනාව දියුණුවට පත්වන කාලයේ දී නොයෙක්, කායික  
කටයුෂු කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා කළුපනා කරන සිත වෙන  
වෙනම වැට්ටීමට පත්වන්නේය. සිත පහළ වෙනවාන් සමගම ඒ සිත  
නිරමුල්ව දැන ගැනීමට හැකිවන්නේය. මූලදී වනාහි නැමිමට සිතලින්  
“නැමිමට සිතනවායි” යි මෙහෙති කළේද, ඒ නැමිමට මිනු කරන  
සිත මනාව නොවැටහෙනු ඇත. හාවනාව වැඩි දියුණුව් ඒ කාලයටි  
වනාහි නැමිමට මිනු කරන සිත කිසිම අපහසුවක් නැතිව ඉනා  
හෙඳව ඇත ගන්නේය. එසේ හෙයින් කායික ත්‍රියාවක් පවත්නා  
ව්‍යාරයක් පාසා ඒ ත්‍රියා කිරීමට මිනු කරන සිත පළමුකොට මෙහෙති  
කරනු.

ආරම්භයේ දී මෙහෙති නොකරනු. කටයුතු බහුල බැවිත් කායික  
ත්‍රියා ඉනා ඉක්මන්ය. මෙහෙති කරන සිත පමා යයි සින්. හාවනා  
යුතා දියුණුවට පත්ව කළේ වනාහි මෙහෙති කරන සිත පුරෝච්චික  
(පෙර ගමන් කරන්නාක්) මෙන් පවතී.

නැමිම, දිග හැඳීම, හිඳීම, සිවීම, සයනය කිරීම ආදිය කරනු ලබන  
සින් ද, මෙහෙති කරනු. නැමිම ආදි කටයුතු ද මනාව මෙහෙති  
කළ හැකි වෙයි. එසේ හෙයින් කායික ත්‍රියා ඉක්මන් නැත. සිත  
වහා වහා පවත්නේ යයි - මෙහෙති කිරීමෙන් නොවාකාරයයෙන් ඇනා  
ගන්නේ වෙයි. කය ත්‍රියා කිරීමට මිනු කරන සින් ඉපදිමෙන් පසු  
එ එ සිතට අනුරුදුව නැමිම, දිග හැරීම, හිඳීම ආදි කායික ත්‍රියා  
කරන රුප උපදින්නේ යයි ද ප්‍රත්‍යාස්ව ඇනා ගන්නේය.

සිත භා උණුප්පම දැනීමලදී “සිනලයිසිනලයි, රස්නෙයි – රස්නෙයි” කියා මෙනෙහි කරන්ම සිනලය, උණුප්පම ද, ඉපදී එන ආකාරය ප්‍රත්‍යාස්‍ය වන්නේය. ආහාර ගැනීම මෙනෙහි කිරීමේ දී කාය ගක්නිය වැඩිවන ආකාරය ද, ප්‍රත්‍යාස්‍ය වන්නේය.

පිම්බිම් - හැකිලිම ආදි මෙනෙහි කරනු ලබන අරමුණු ද, එක රක්ක නිම තීමට අනතුරුවම තවන් එක් එක් අරමුණු පරම්පරාවන් ගෙවා එන බැවින් එන එන අරමුණු වෙන වෙනම අතරක් නැර නිරතුරුවම මෙනෙහි කරයි.

එ අතර බුද්ධිරුප, රහන් රුප ආදි නොයෙක් අරමුණුද, ගැටියේ කුළුම, දුටීම, රිදීම, කැක්කුම ආදි නා නා වෙදනා ද, ඒවා මෙනෙහි කිරීමේ දී ද එක එක නිම්වීමටන් පෙරම තවන් එක් එක් දේවල් පහළ වී එන බැවින්, පහළවන පහළවන දේ මාරුකොට නො කඩ්වා නිරතුරුව මෙනෙහි කරයි. මෙයේ එන එන අරමුණුක් පාසා මෙනෙහි කරන බැවින් අරමුණු ඇති නියා මෙනෙහි කිරීම සිදුවන බව ද ප්‍රත්‍යාස්‍ය වන්නේය.

තව ද එබදු කාලයේදී පිම්බිම් - හැකිලිම සියුම්බවට පත්ව නොදැනී යන බැවින් මෙනෙහි කිරීමට යමක් නැති නියා මෙනෙහි නොකොට සිටිය හැකිය. එකල්හි මෙනෙහි කරමින් සිටි අරමුණ නැති බැවින් “මෙනෙහි කිරීමක් ද නැත්තේ යයි” අදහස් පහළවිය හැකිය.

මෙයේ පිම්බිම් හැකිලිම නොදැනී ගිය කළේ “ගිදිනවා-හැපෙනවා, නිදනවා, හැපෙනවා” යි මෙනෙහි කරන්න. හැඳිම වනාති තැන මාරු කරමින් මෙනෙහි කළ යුතුය. ඒ මෙයේය “ගිදිනවා” යි මෙනෙහි කොට නිමවා දකුණු පය ආයනයේ තැබී ඇති තැන අරමුණ කොට “හැපෙනවා” යි මෙනෙහි කරන්න.

නැවත “ගිදිනවා” යි මෙනෙහි කොට නිමවා වම්පය හැපෙන තැන අරමුණු කොට “හැපෙනවා” යි මෙනෙහි කරනු. මේ පිළිවෙළින් හැඳිම වාර 4-5-6 ක් පමණ මාරුවෙන් මාරුවට මෙනෙහි කරන්න. තවද, දැකිම, ඇයිම ආදිය ද මෙනෙහි කරන ඇයන් - රුපයන් ඇති නියා පෙනීම ඇති වේ. කනන් ගෙවයන් ඇති නියා ඇයිම සිදු වේ. මේ පිළිවෙළින් මෙනෙහි කිරීමේදී ම ඉතා පැහැදිලිව ස්වභාව අවබෝධ වෙයි. ඒ නියා තමන්නට ඕනෑය, දිග හරින්නට ඕනෑයි, ආදිය සිනන සින් ජාති ඇතිවන බැවින් නැමීම, දිග හැරීම අදි ශාරීරික ක්‍රිය ජාති ඇති වන බව ද, වැටහෙන්නේය.

තව ද, සිනල ගති, උණුප්පම ගති ඇතිවන බැවින්, සිනලන් හට ගන්නා නා නා රුප, උණුප්පමන් හටගන්නා නා නා රුප ඇති වන්නේ යයි ද, අනුහට කරන ආහාර පාන වර්ග ඇති බැවින්, මේ රුප කය පවත්නේ යයි ද, පිම්බිම්, හැකිලිම ආදි මෙනෙහි කළ යුතු

අරමුණු ඇති බැවින් දකින අසන සින් ජාති පහළ වන්නාහ යයිද, ඇය, කරන ආදී නිශ්චය රුප ඇති බැවින් දකින සින්, අසන සින් ආදිය පහළ වන්නේ යයිද, පූර්ව, පූර්ව මෙනෙහි කරන වින්න මෙනෙහි තෙවනයි ධ්‍රී ඇති නිසා පසුව පසුව ආවර්ජනා කරන මෙනෙහි කරන නාම ධ්‍රී ඇති වන්නාහ යයිද, පූර්ව කළී ජේතුවෙන් මෙවැනි වේදනා ජාති හට ගන්නාහු යයිද, පූර්ව කළී ජේතු ඇති බැවින් මේ නාම - රුප පරම්පරාව ප්‍රතිසංඝිතයේ පටන් නිරනුරුව පහළ වන්නේ යයිද, මේ නාම - රුප පරම්පරාව මවන යම්කිසි මැටුම් කාරණයක් තැන්නේ යයිද, එම මේ නාම - රුපයන් උපදාන ජේතු ධ්‍රී ඇති බැවින්ම උපදීන්නාහ යයිද, මේ ආදී වගයෙන් සත්‍ය ස්ථ්‍යාවයන්ද, වැට්ටීමට පටන් ගන්නේය. මෙබදු වැට්ටීම් වනාගි බොහෝ වෙලාවක් කළුපනා කිරීමෙන් වැට්ටෙන දද් නො වෙති. මෙනෙහි කිරීමෙන් මෙනෙහි කිරීමෙන් ම මනාව වැට්ටෙන්නාවූ ක්‍රියාකාර අවබෝධ වන්නාවූ වැට්ටීම්ය. මේ වැට්ටීමද “වැට්ටෙනවා” “ප්‍රත්‍යෘති වෙනවා” “සිහෙනවා” යි මෙනෙහි කොට, මෙනෙහි කොට මෙනෙහි කිරීමෙන් නිරනුරුව පැවැත්විය යුතුය. දැන් මෙනෙහි කළ නාම - රුපයන් ජේතු ඇතිව උපන් බව අවබෝධ තු කාලයේ අතින හවයේ අතින කාලයේදිද මෙබදු ජේතු පහළවූ බැවින්, මෙබදු නාම - රුපයෙම ඇතිවාහු යයිද, අනාගත හවයේදී, අනාගත කාලයේදීද, මෙබදු ජේතු පහළවන බැවින් මෙබදු නාම උපයෙම පහළ වන්නාහු යයිද, සන්වයකු, පුද්ගලයකු නැත්තේයිද, ජේතු ධ්‍රී යෝම හා එල ධ්‍රී යෝම පමණක් ඇත්තාහු යයිද, මෙසේ වැට්ටීම් ඇති වන්නේය. මෙවැනි වැට්ටීමද, මෙනෙහි කිරීමෙන් නාම වැට්ටීමෙන් හා නාමන්වා කළ යුත්තේය.

මෙසේ මෙනෙහි කිරීමෙන්, වැට්ටීමෙන් තුවන දියුණුවට පන් වුයේ අල්පගුඟ තු ධ්‍රී ඇතාය අඩු කෙනෙකුට නම ස්වල්ප වගයෙන් වික වික වැට්ටීම් ඇති මේ. තුවන වැඩිමට පන්තුවයේ බෙහු ප්‍රති ධ්‍රී ඇතාය ඇති කෙනෙකුට නම බහුල වගයෙන් වැට්ටීම් පහළ වෙති. එසේ වුවන් වැට්ටීම් ගරු නොකොට මෙනෙහි කිරීමෙන් ගරු කොට පැවැත්විය යුත්තේය. නොනවන්වා මෙනෙහි කිරීමෙන් ම වනාගි තුම්බන් වික වික වුවන් ඇතාය වැඩිමට පන් වන්නේය මෙනෙහිදී ස්වල්ප වගයෙන් මෙනෙහි කිරීමෙන්ද, කටයුතු නිම මේ යයි එකාන්තයෙන් විශ්වාස කරනු.

සමාධිය වැඩි දියුණුවට පන්තු යෝගාවලිරයන්ට වනාගි කැපීම, දැවීම, රිදීම, කැක්කුම, බර ගනිය, දැඩි ගනිය ආදී ඉවසිය නොහැකි නානා වේදනා ජාති පහළ වය භැඳිය. මෙනෙහි නොකර භැඳීයාන් එම වේදනාවේ වහාම නැති වන්නාහ. මෙනෙහි කරන්, මෙනෙහි කරන්ම නැවතන් ඇති වන්නාහ. මෙබදු වේදනා රෝග නො වෙති.

ඩම් ස්වභාව විශයෙන් පහල වී දෙනෙන වේදනා බව හිරණය කරනු. හය නොවන්න. ඒ වේදනාවට දැඩි ලෙස සිත පිහිටුවා මෙනෙහි කරනු. විකෙන් වික හෙමින් එවා තැනි වන්නාය.

තවද නානා විධ රුප සටහන් අරමුණු ඉදිරිපිට ඇසට පෙනෙන්නා සේ පැහැදිලිව පෙනෙන්නාය. සටහන් සත්‍ය බුදුසය් සහිත බබලන්නාවූ බුදුරජාණන් වහන්සේ විධින්නාසේද, අහමින් මහ සහ පිරිස විධින්නාසේද, පුද්ධ රුප, වෙළත් ප්‍රත්‍යාශ වශයෙන් ඉදිරිපිට ඇත්තාක් මෙන්ද, බොහෝ උපකාරීව සිටි තිතවතුන් එත්තාක් මෙන්ද, ගස, ගල්-පරිවත්-දුයන්-සුදුවලා ඉදිරිපිට පෙනෙන්නාක් මෙන්ද, ඉදිමි සිය මාතා ගිරිර-ඇව සැකුලි තමා ඉදිරිපිට ඇත්තාක් මෙන්ද, කුටිගෙවල් විභාර මහැදිර, මිනිසුන් පදිච්ච ගෙවල් තමා අභිමුෂ්‍යයෙන් උස පහන් ආකාරයෙන් ඩිනෙනාට විසිරි ඇත්තාක් මෙන්ද, තමාගේ ගිරිරයේ කළවය, කෙශ්චය රුජාවට කැබලි කැබලිව වෙන්ව එක් එක් ආකාරයෙන් ඇත්තාක් මෙන්ද, ගිරිරයේ ඇවකටු, මස්සිඩු, නහර, අභ්‍යනු, භාජමා-සය ආදිය ඇසට පෙනෙන්නාසේද, නරකාදිය, දිව්‍ය ලෙස්ක, නිරියන්වයෝ, ප්‍රේනයෝ, දිව්‍යාගනාවෝ, දිව්‍යරාජයෝ ඇසට පෙනෙන්නාසේද, මේ අදි වශයෙන් නානා ප්‍රකාර අරමුණු ජාති පහල වි පෙනෙන්නාය. වින්ත සමාධි ආනුභාව බලයෙන් තැම් ගත් සිතට පහලට දුනෙන ප්‍රජාත්ති අරමුණු බවම අන යුතුය. ඇලුම් නොකරනු. බිජිනෙන් දකින දේ මෙන් තෝරුම් ගත යුතුය.

රිසේ නමුන් ඒ අරමුණු දකින්නාවූ මහා විශ්වය වනාහි විද්‍යා-මාන්‍ය පරමාර්ථ ධරිමයකි. ඒ නීයා මෙනෙහි කරනු. මෙනෙහි කලේ නමුන් නා පැහැදිලි වූ සිත ප්‍රධාන කොට මෙනෙහි කිරීමට නොහැකි වන්නේය. ප්‍රකට වූ අරමුණම ප්‍රධාන කොට මෙනෙහි කළ ගැකි වන්නේය. ඒ නීයා යම්කියි අරමුණක් මනාව පෙන්ද? ඒ අරමුණම දැඩිකොට “පෙනනාවා පෙනනාවා” සි එය නැඟුව යනතුරු මෙනෙහි කරනු. පැන පැන හෝ කුඩා වෙටි හෝ නා පැහැදිලි වෙටි හෝ විසි වෙටි හෝ එවා අතුරුදහන් වී යන්නාය. ඒ අරමුණු පෙනීමට ආරම්භවූ තැන් පවත් සනතර පස වරක්, දහ දෙලෙෂය වරක් මෙනෙහි කරනු. එය තැනි වී යන්නේය. දැනාය දියුණුවට පත්වුවිට වරක් දෙකක් මෙනෙහි කිරීමෙන්ම අතුරුදහන් වී යන්නාය. ඒ අරමුණු ගැන ඇලුම් කරන හෝ බිජිනෙන් වන සිත් තමා හට පහල වූයයේ නම් වහාම අතුරුදහන් නා වන්නාය. සිත තැම්ගත් අරමුණක් වූයයේ නම් එයට ආකාරන බැවින් අතුරුදහන් නාවී පවතින්නේය. එනියා සමාධිය මනාව වූ බැඩින කල්හි එක එක අරමුණක් පායා සිත ඇලුම් කෙරීමෙන් වැළැකීමට විශේෂයෙන් සිං කට යුතුය. සිත යම් අරමුණකට නැම් ගත්නේ නම් ඒ සිත වහාම මෙනෙහි කොට තැනි කළ යුතුයි.

අැනම් පුද්ගලයෙකුට වනාගි විශේෂ අරමුණු නානාවිධ මේදනා නො පැමිණීමෙන් දිගින් දිගිට මෙහෙති කිරීමෙන් මැලිකමය් ඇතිවේ. ඒ මැලිකම “කම්මලැලියි කම්මලැලියි” සියා ඒ නැතිවන තරු මෙහෙති කොට නාත් කරනු. මේ උදයවා යෙ අවස්ථාවේ විශේෂ අරමුණු, වේදනා ජාති, දකින්නට ලැබෙන පුද්ගලයාද, නො ලැබෙන පුද්ගලයාද මෙහෙති කිරීමක් පාසා, මෙහෙති කරන්නාවූ අරමුණෙන් මුල, මූද, අඟ මිනාව දැකින්නේ වේ.

හාවනා ආරම්භයේදී එක එක අරමුණු මෙහෙති කිරීමේදී පහළවන අනාය අනාය අරමුණු මාරු වෙවි මෙහෙති කරනින් යයි. මුල් අරමුණ නැතිවි යිය ආකාරය මිනාව දුන තො ගැනී. මේ උදා-ව්‍ය යෙ අවස්ථාව වනාගි මෙහෙති කරනු ලබන එක එක අරමුණ අනුරුදුහන් වී යන සැටි දකින්න් අප්‍රත් අප්‍රත් අරමුණු මෙහෙති කරයි. ඒ නියා මෙහෙති කරනු ලබන අරමුණෙන් මුල, මූද, අඟ ඉතා පැහැදිලිව දකින්නේ වේ.

එකල්ඹි වනාගි ඉතාමන් යහපත්ව මෙහෙති කිරීමේදී මෙහෙති කිරීමක් පාසා ඇතිවන, ඇතිවන කෙනෙහි පහලටි එන්නාවූ ද, නැතිවන නැතිවන කෙනෙහි අනුරුදුහන් වන්නාවූ ද, අරමුණු ඉතාම හොඳින් දුන ගන්නා බැවින් ‘‘අනිවිව. බයටයේනා’’ - ඝ්‍යය වන අර්ථයන් අනිත්‍යය. “ප්‍රත්වා, අභාවතො අනිවිවා” ඇතිවි නැතිවි යන හැයින් අනුරුදුහන් වී යන බැවින් අනිත්‍යය යයි වදා පෙළ අවුවා වචනයට අනුව, ගෙවී යන්නේය. අනුරුදුහන්වී යන්නේය. අස්ථිර බවට යන්නේය. නැති බවට යන්නේ යයි අනිත්‍ය උස්සනය අවබෝධ වන්නේය.

යදනිවිව. තං දුක්ඩා - අනිත්‍ය වූ දේ වනාගි දුකකි. දුක්ඩා හයටයේන ගියපත් විය යුතු අර්ථයන් දකිනි. උදයබිජ පත් පිළිනගො දුක්ඩා - ඇතිවිම නැතිවිම දෙකින් නිරන්තරයෙන් පෙළෙප්නාවූ බැවින් දුක කැයි වදා පෙළ අවුවා වචනයට අනුව, තො දත්තා කමින් ආගා කරන්නේය. ආගා කළපුනු කිසිවක්ම නැත්තේය. පහළුම් අනුරුදුහන් වී යන්නේය. ඇතිවිම නැතිවිම දෙකින් නිරන්තරයෙන් පෙළෙන්නේය. කිසියම් ක්ෂේත්‍රයක මරණයට යන්නේය. ක්ෂේත්‍රයක් පාසා වහා වහා නැතිවන දුක නියා දුකක්ම වන්නේය. යහපතක් තොමැන්නේ යයි ද වැට්තිම පහළ වේ.

“දුක්ඩ මද්දක්ඩ සල්ලනා, දුක්ඩ වන්දුනාය දුක්ඩනා, රෝගනා ගණ්ඩනා, සල්ලනා”

ආදි පෙළ අවුවා අනුව ඉවසා ගන නොහැකි නා නා විධ දුක් වේදනා මතුවී ප්‍රකට වී එන බැවින් දුක්ම වන්නේය. යහපතක් තො වේම යයි තුවත්තින් වචනා ගන්නේය.

යා දුක්ඛ තදන්තා - යමක් දුක් මවද, එය ආන්ම නොවන්නේය අන්ත්තා අසාරකටයෙනා - අසාර අර්ථ ඇති බැවින් මම කියා, ආන්-මය කියා කෙනෙක් නොමැත්තේය. ඡ්‍යෙය වත්තනතා අනත්තාතී - සුවිය වසයයි නොපවත්තා බැවින් මම යැයි කියා ආන්මයක් නැතැයි විදළ පෙළ අවුවා වචනය අනුව නිදුක්ව සිටිය හැකි සමර්ථ කෙනෙක් නොමැත්තේය, දැකම පන්වන අයරණ, අනාථ සඩහාවම ඇත්තේය. ඉපදි වහාම නිරුද්ධ වි යන තත්ත්වයක් ඇත්තේය. කිසිවෙක් සිය ක්‍රමීත්තව අනුව නො පවත්තේය. නො ඉපදි සිටීමටද නොහැකියු ඉපදි නොමැරි සිටීමටද, නො සමත්ය. සු වසයයි පවත්තා කෙනෙකු නො මැත්තේය. සඩහාව ධ්‍රේම් වශයෙන් ඇතිවෙවින් නැතිවෙවින් පවත්තා අනාන්ම ධ්‍රේම් ධ්‍රේම් සඩහාවයම විදුමාන වේ යයිද, තුවනු වැට්හේ. මෙබදු වැට්හීම් ද මෙනෙහි කොට පලමු අරමුණම නිරතුරුවම මෙනෙහි කරනු.

ප්‍රත්‍යාසව දැන මෙනෙහි කළ අරමුණු අනිත්තය, දුක්ඛය, අනාන්මය යයි ඒ ලක්ෂණ සඩහාව වැට්හෙන කාලයේ ප්‍රත්‍යාසව හමු නොවූ අරමුණු සියල්ලද, මේ ධ්‍රේමන් මෙන්ම අනිත්තය, දුක්ඛය, අනාන්මය, යයි තුවනින් වහා ගන්නේය. මේ වැට්හීම වනාහි ප්‍රත්‍යාස රුන අපුරෝන් ලැබෙන්නාවූ අනුමාන රුනය වේ. මෙබදු අනුමාන වැට්හීම වනාහි ප්‍රකාන්තයෙන් තුවන අවු පුද්ගලයාවද, ධ්‍රේමනාය අවු පුද්ගලයා. වද, වැට්හීම් ගරු නො කොට මෙනෙහි කරන්නාට ද, සුදු වශයෙන් වැට්හෙන්නේය.

වැට්හීම් ගැන ගරුකොට සලකන්නාට බහුල වශයෙන් ලැබෙන්නේය. අනුමෙක් මූලික භාවනා අරමුණු මෙනෙහි කිරීම අඩුකොට වැට්හීම අනුව මෙනෙහි කිරීම වැඩි වශයෙන් කරනි. එසේ වැට්හීම් අරමුණු මෙනෙහි කිරීම බහුල කළහාත්, මූලික භාවනාව දියුණුවට නො යන්නේය.

මේ රුන අවසානව වැට්හී එන අරමුණු බහුලව නො ආවේ නමුන් මත රුනයන්ට පැමිණ අවබෝධය යහැන්ව ලැබෙන්නේය. එනියා වැට්හී එන අනුමාන අරමුණු ගරු නොකරනු. ප්‍රධාන මූලික භාවනා අරමුණම ගරු කොට, වැට්හී එන අරමුණ ද ලැබෙන පරිදි මෙනෙහි කරනු.

අනිත්ත, දුක්ඛ, අනාන්ම, සඩහාව ලක්ෂණයන් වැට්හීමට පන්වන කාලයේදී පහැලි එන වෙනත් අරමුණු ගැන වැට්හීක් නොලැබුනේ නමුන්, ප්‍රධාන අරමුණු නිරතුරුවම මෙනෙහි කරයි. ඒ කාලයේ සින පහද වන්නාවූ උද්ධාවද, උන්සාහවන් කරන විරයද, මෙනෙහි කරවන යමෙන්තියද, එක් අරමුණෙහි පිහිටුවන සමාධිය ද, ඇති තතු මනාව දකින්නාවූ ප්‍රයුවද, යන මේ ඉන්දිය ධ්‍රේමන් පස්දෙන අඩුවැඩි නොවී

සම බවට පත්වූ ක්‍රිඩා මෙනෙහි කරමින් සිටි විත්තය එක් වරටම අහසට නැංගා සේ බර අඩු බවට පත්ව ඉතාමන් සැහැලුදු. සංස්ක්‍රීත බවට පැමිණේ. මෙනෙහි කරනු ලබන නාම-රුප අරමුණුද, ඉතාමන් පැහැදිලිව පෙනෙන්නාට වෙති, මුදම ගන්නා වරක් පායා, පිමිනිමෙදි මතු මත්තට පිමිනිම්, රසක් සිදුවන බව දැනෙන්නට ටේ.

මුදම හෙලන වරන් පායා හැකිලිමෙදිද, පිළිවෙළින් පසු පස්සට හැකිලිම් රාකියක්ව දැනෙන්නේය. තැම්ම දිග හැරීම සයලුවීම ආදියේ දිද, ආරම්භයේ පවත්න් අවසානය තෙක් සිදුවීම් රසක් පවත්නා බව මතු මත්තෙහි (දේශාන්තරෝත්පත්ති) වශයෙන් පවත්නා බව වැටුන්නේය.

ඇරිරයේ තැන තැන නාඩි වැටීම වැනිවූද, කුඩා ස්ථාන ද, එකින් එකට වේගයෙන් පරම්පරාවට පවත්නා යැව දැනෙන්නේය. ඇතැම කෙනෙකුට එවැනි අවසාවට දැඩි නොවූ කුඩා කුයිම්, ඉදිකටු වින් අනින්නාක් වැනි එක් එක් වේදනා එකින් එකට පහළවී එන්නාය. බොහෝ සයයින් එවැනි අවසාවට එන වේදනා ඉවහිය නොහැකි දේවල් නොවෙනි. මෙවැනි ඉතා වේගයෙන් එන අරමුණු මෙනෙහි කිරීමෙදී අරමුණු එක එක නම් වශයෙන් ගෙන මෙනෙහි කළ හැකි නොවේ. සිහිනුවෙන් “දැනෙනවා-දැනෙනවා” සේ දැඩි කොට මෙනෙහි කළ යුතු වේ.

එනියා මෙයේ ඉතා වේගයෙන් අරමුණු පහළවී එනැටිව ඒවායේ නමින් මෙනෙහි නො කරනු. “දැනෙනවා-දැනෙනවා” සේ දැඩි ගෙය මෙනෙහි කරනු. නම්ගෙන මෙනෙහි කිරීමට උත්සාහ නො කරනු. කෙලේ නමුන් සියල්ල පිළිවෙළින් මෙනෙහි කළ නොහැකිව වෙහසට පැමිණේ. එක එකක් නමින් මෙනෙහි කිරීමෙදී අරමුණු හනළියක්, ප්‍රාන්තක් පමණ වෙන් කොට දැන දැන මෙනෙහි කරමින් ගිය කළේද දා කටයුතු නිම්වේ. වරදක් නොමිත. සම්පූර්ණයෙන් සියල්ල නම් ගෙන මෙනෙහි කිරීමට උත්සාහ කෙලේනාම් වෙහසට පැමිණේ. එනියා නමින් මෙනෙහි කරන්නේ නම් ඔබාම. තත්ත්වයෙන් මෙනෙහි කරන්න. එක් එක් වර මෙනෙහි කිරීමෙදී අරමුණු සතරක්, පහක්, දහයක්, දෙලුකක් පමණ දැන ගත හැකි වන්නේය. පැහැදිලිව දැන ගැනීමට ප්‍රධාන කරුණය. මෙබදු අවසාවේදී මූලික සාච්‍යා අරමුණ මෙනෙහි කිරීම නවත්වා සඳහා එන එන අරමුණු පිළිවෙළින් දැඩි සිය යොදා මෙනෙහි කරනු. මෙයේ මෙනෙහි කොට නීමත්වා මූලික සාච්‍යා අරමුණු පුරුදු පිළිවෙළින් ණතා කළවා මෙනෙහි කරනු.

අැතිවෙමින් තැනුවෙමින් පවත්නා නාම - රුපයේ අුයිතිය හෙළන ක්‍රිඩාක්, විදුලි කොටන ක්‍රිඩාක් තරම් ඉතා කෙටි කාලයක අති බහුලව පෙනෙන්ට ලැබෙනි. එයේ පෙනෙන්නාවූ නාම - රුප

අරමුණු තුවත්තේ දැන දැන තදින් මෙහෙන් කෙරෙනම එයින් තුවත් දීපුණුවට පත්වූ කල්ලි ඉපදී එන පිළිවෙලින් සියල්ල නිරවත්සයෙන් විදර්ශනා දැන ගත හැකි වත්තෙන්ය. එවිට මෙහෙන් කරන සිංහයද ඉතාමත් උසය බවට පැමිණේ. නාම - රුප එක එක පහළවී එන විට සිංහ එම අරමුණ වෙත පැහැ පැහැ පවත්නායේ මෙහෙන් කරමින් පවතී. ඒ අරමුණ ද, සිංහ වෙත ඇදී එන්නායේ මෙන් පවතී.

විදර්ශනා කරන තුවත්තා පහළවී එන අරමුණු සියල්ලම එකින් එක ලිගු නොකොට වෙත වෙතම ඉතාමත් හොඳින් අවබෝධ කරන්නේ වෙයි. එනියා හාවනා විඩා යෝගාවටරයා ද මෙහුද අදහස ඇති කරයි. “මෙ නාම රුපයේ වනාති විනු පටයක් සේ එකින් එකට පෙළට ඉතාමත් පැහැදිලිව ඇතිවෙමින් නැතිවෙතින් පවතින්. ඔරලුපුවක - යන්ත්‍රයක පවත්නා වෙගවත් ගනිද පරම්පරාවක් සේ ඉතාමත් පැහැදිලිව පවතී. මෙහුද දැකිමේදී ද, පිළිවෙලින් සියල්ල තුවත්තේ දැකගත හැකි වෙයි. මෙයේ දැන ගෙන්නා ලද්දට වඩා තවත් දත පුත්තක් නොමැතු. දායුණ සියල්ල දැනගතන අවසාන යය කියා කල්පනා විය හැකිය. සිහිනෙන්වත් නොලද විරු අනි විශේෂ සිහි තුවත් ප්‍රත්‍යාක්ෂ වශයෙන් ලබන ලද්දේ වෙයි.

තවද විදර්ශනා හාවනා බලයෙන් ස්වල්ප වශයෙන් හෝ බහුල වශයෙන් හෝ ආලුප්කයෙන් මතු වි පහළවින්නේය. මෙහෙන් කරන්නාවූ අරමුණා හා විදර්ශනාව ගැන පිනා යන්නාවූ ප්‍රතිතියද ඉතා උසයව් පහළ වේ. ඒ ප්‍රති වෙගයෙන් ගරිරයේ රෝමෝද් ගමනය වීම, ක්ලිපොලා යාම, සිරුර හිරි වැට්මද, සිංහවෙයි. නොවිල්කුක පැද්දෙන්නා සේද, සින්විල්ලාවක පැද්දෙන්නා සේද, පවත් සළන්නා සේද, සිනාල වත්නා සේද, ප්‍රතිතිය සිරුර පුරා පැනිරෙයි.

අභ්‍යාම කෙනෙකුට මුලදී මෙයේ ව්‍යුනාදිය ගැන සිගෙයි. “කැරුණකනවා, තිශේෂයනවා”දී අදහස් ඇතිවෙයි. සින්, කයේ සංයිධිම වූ පසසද්ධිය ද, ඉතා හොඳින් පහළ වේ. ඒ පසසද්ධි බලයෙන් ඉදිම, සිටීම, සක්මන් කිරීම, සයනය කිරීම යන සතර තුරියවුවේ දී ම බොහෝ වේලාවක් ‘පුව සේ වෙහෙසක් නොමැතිව භාවනා කළ හැකි වෙයි. කවද එර අඩු බවට වූ “ලුණා” ආදිය සේතුවෙන්ද, මුළු කය - සින යන දෙකම ඉතා නිරෝගී වෙට පැමිණෙයි. මෙහෙන් කරන සින හා අරමුණ ඒකාබද්ධව යුගල, යුගලට පවත්නා සැටි, පෙන්න්. ස්වභාවයෙන්ම සින සාපු වෙට පත්වී සියලු පාපයෙන් විරුණාය වනු කැමති වෙයි. ප්‍රසන්න බවට, පැහැදිම බවට,

පුහුණු විභ්‍නාවූ පුද්ධාවිදු, පහලවේ. දියුණුවට පත් වූ ඒ ගුද්ධා බලයෙන් සින අනිගිධීම ප්‍රසන්න ටේ. යමුහර විට මෙහෙති කළ යුත්තක් අනාමැතිව ඉතාමත් ප්‍රසන්න විත්ත සන්නානයක් පමණක්ම ඇත්තාක් මතන් දෙනී. මුදුරුණාන් විහ්නේසේ සියල්ල අවබෝධ කළේය යනු එකාන්ත සත්‍යකුයිද, මේ නාම රුප දෙක අනිතා, දුක්ඛ, ආනාත්ම යනු ද “එකාන්ත සත්‍යකු”යි. පැහැදිම මුල්ලකාට ඇති මිවැනි කළුපනා බොහෝසේ පහළ වෙති. මෙහෙති කිරීමෙන් පසු කළුපනාවට වැටි ඇතිවන, නැතිවන නාම රුප ගැන අනිතා, දුක්ඛ, අනාත්ම ස්වභාවයන්ම එකින් එකට මොට දැකිමින් අනුන්වත් මේ ධරමාවතෝරේය දීමට බොහෝ සයයින් සින් පහළ වේ.

පසුබට නො වන්නා වූ ඉතාම බලවත් බවට පත්වූ විරයද පහළ වන්නේය. ඉගිම වාගේ විදරුණා කිරීමේ සමතා අනුයටු විදරුණා උපේක්ෂාවිද, ප්‍රකට වේ. විදරුණා කිරීමේ යැපවත් බව වූ සුඩ වෙශනාවිද, ඉතාමත් අධිකට පහළ වේ. එහෙයින්ම තමා ලත් සැපවත් බව අනුන්වත් සම්පූණ්යෙන් දීමට කැමැත්ත ඇතිවයි. ආලෝකය. සතිය, දැනය, මුතිය යනාදී විශේෂ ලාභ ගැන ආල්-වාදය කරන්නාවූ නිකාන්තියද, පහළ වේ. ඒ නිකාන්තිය නිසා භාවනා මනසිකාරය වැඩි වැඩියෙන් දියුණුවට පැමිණියේ යමි කළුපනා ඇති වෙයි.

වැඩි දියුණුවට පත්වූ මේ විදරුණා ආලෝක ආදිය ද ආල්වා-දානය නොකරනු. එවාද පහළ වෙටි එන පිළිවෙළට “ආලෝකයි, ආලෝකයි” සැපයි, වැටුහෙයි, කළුපනාවෙයි, ප්‍රසන්නයි, මුතියි, ආසයි” යනාදී වගයෙන් මනසිකාරයම පැවැත්විය යුතුයි. ආලෝකය මෙහෙති කරන්නේ නම් “ආලෝකයක්, ආලෝකයක්” කියා නො පෙනී යනුතුරු මෙහෙති කරනු. පෙනීම මෙහෙති කරන්නේ නම් පෙනෙනවා, පෙනෙනවා, යයි මෙහෙති කරනු. එසේ නමුත් ආලෝක ආදිය මුලදී පහළවී එන කළුහි මෙහෙති කළ නොහැකිව එය ඇලුම් කරමින් සතුවූ වෙයි. මෙහෙති කළේද, සැපයත් නිකාන්තියන් දෙක මතුවී එන බැවින් බොහෝ වෙලාවක් නැති නොවී පවතියි. ඇලුම් නොකාට මෙහෙති කිරීමෙන්ම අනුරුදාන් වෙති.

ආලෝකය අධිකට පහළවන යෝගාවවර පුද්ගලයන්ට කොනක් මෙහෙති කළන් අනුරුදාන් නොවෙති. එනිසා ආලෝක ආදිය ගරු නොකාට සින කය දෙකෙනි පහළවන ව්‍යාම මානුයන්ම ගරු කෙටුව විදරුණා කරනු. ආලෝකයක් පහළ වුශයේ යයි කළුපනා නො කරන්නේ නම් ආලෝක මානුයනිම නවතින්නේය. එසේ කළුපනාවන් හොඳින් විදරුණා කරනු. ආලෝකය පමණක් නොව වැඩි දියුණුවට පත්වූ සමාධිය

గැන ද සින ආගාමීන් නාමාගේන්නේ නම් අරමුණු වැඩි, වැඩියෙන් පහළ වී එන්නාය. මෙබදු සින් ඇපුම් ඇතිකිරීම වනාහි නොකළ යුතුයි. ඇතැම් ඇතිවූයේ නම් තදින්ම විද්‍රෝහා කොට දුරක්‍රිය යුතුය. ඇතැම් පුද්ගලයෙකුට ඇපුම් සහිත සින් බහුලව පහළ නොවුවන් නො පැහැදිලි වූ ජායා සෙවනාලි පින්තුර ආදි නානා දේවල් රථයක ගමන් කරන්නෙකුට දෙපස පෙනෙනින් ඉකුත්වන දේවල් මෙන් එකින් එකට වෙශයෙන් පහළ වී එන්නාය. “පෙනෙනාවා – පෙනෙනාවා” යි මෙනෙහි කම්ලේ නම් මෙනෙහි කිරීමක් පාසා ඒ ඒ අරමුණු දුරුවී යන්නාය.

සුංය අඩු කාලයේදී පැහැදිලි වෙවි පහළවන්නාය. “පෙනෙනාවා, පෙනෙනාවා” යි මෙනෙහි කිරීමේදී එක් එක් වරක්ම මෙනෙහි කිරී මෙන් ඒ ඒ අරමුණු එකින් එක පහළවූ පමණකින්ම දුරුවී යනි. නැවත තුපදා පරිද්දෙන්ම සම්පූණ්‍යයෙන්ම නීරුද්ධ වෙති.

විද්‍රෝහා ආලෙපුක ආදියට ඇපුම් කරින් බලා සිටිම නො මග යාමකි. විද්‍රෝහාව නිරන්තරයෙන් පැවැත්වීම නියම මාර්ගය යයි සලකා සින් කයේ එකින් එකට පහළවී එන නාම-රුපයන් නො නැවත් නිරනුරුව මෙනෙහි කරන්නේ නම් විද්‍රෝහා යුතායෙන් ඉතාමන් භාඥින් අවබෝධය ඇති වේ. නාම-රුපයන්ගේ වහා වහා ඇතිවිම, නැතිවිම ඉතා පැහැදිලිව අවබෝධ වේ. මෙනෙහි කිරීමක් පාසාම “එකෙනෙහිම ඉඩදී, එකෙනෙහිම නැතිවූයේ යයි වැටුහෙයි. පළමු, පළමු නාම-රුපයා පසු-පසු නාම-රුපයන් සමග මිශ්‍ර නොවුන්. කොටස්, කොටස් සිදි සිදි නැති වෙන් යයි මිනාව අවබෝධ වේ. එනිසා මෙනෙහි කිරීමක් පාසා අතිනාය හෝ දුක්ඛය හෝ අනාත්මය කියා හෝ දුන දුන බම් ස්වභාවයම අවබෝධ කරයි.

එබදු අවස්ථාවේදී ඇතැම් යෝගාවවරයෙක් හට බොහෝ වෙලාවක් මෙනෙහි කරන්නේ නම් මෙතින් පටන් “යහපත් බවක් නොමැත්, විශේෂයක් නැතු” යි සිතා විනින් වර භාවනා කිරීම නැවැත් විමම සිතයි. එසේ සිතට අනුව වටින් වර නො න්වන්වනු. වෙනයට වඩා වැඩි වෙලාවක් විද්‍රෝහා මනසිකාරය නො න්වන්වා පවත්වනු.

භාවනා යුතාය මතු මත්තෙහි දියුණුවට පැමිනිවිට මෙනෙහි කරනු ලබන ආරම්මණයන්ගේ උන්පාදකෘත්‍ය පැහැදිලිව නො පෙනී යයි. නැති විමම, ගංගසෘත්‍යය පෙනෙන්ට වෙයි. නිරෝධසෘත්‍යය ම බල බල සිටින්නේ වෙයි. මෙනෙහි කරන වින්තයද, බිඳී, බිඳී යන්නේ යයි වැටුන්. වැටුහෙන ආකාරය - පිමිනිම මෙනෙහි කිරීමේදී එකින් එකට පිමිනිම යයක් පිළිවෙළින් බිඳී බිඳී යන්නේ යයි වැටුහෙයි. ඒ දකින්නාට වින්තය ද, වහාම බිඳී යන්නේ යයි අවබෝධ වෙයි.

හැකිලෙනවා, හිඳිනවා, නමනවා, දිගහටිනවා, රිදෙනවා යනාදී වශයෙන් මෙනෙහි කිරීමේදී පළමු අරමුණ ද, දෙවනුව මෙනෙහි කළ සින ද, එසේම පෙර පසු නොවී බිඳී යන්නේ යයි අවබෝධ වෙයි. සමහර පුද්ගලයෙකුට වනාහි පළමු අරමුණ, දෙපෙනිව මෙනෙහි කරන සිනද, තෙවනුව නැවත ඒ විව්හාගේ සිනද, යන තුනක් තුනක්ම පෙර පසු නොවී බිඳී යන්නාහැයි ටිං්පෙයන් අවබෝධ වෙයි. එසේ වූවද අරමුණ භා මෙනෙහි කරන සිනද යන දෙක පමණක් පෙර පසු නොවී යුගල යුගලව බිඳී බිඳී යන්නේ යයි පහැදිලිව අවබෝධ වේ නම් එපමණක් සැහැන බව දැනගැනී යුතුයි.

අරමුණ භා මෙනෙහි කරන සින ද, යුගල යුගලව බිඳී බිඳී යාමම නිරන්තරයෙන් මෙනෙහි කළ හැකි තන්වයට දියුණු කළේ කය; තිය, අත, පය ආදි සංඛාර නිමිති, සන ප්‍රජාත්ති, ද්‍රව්‍ය පුද්ගල සවහන් නොවැට් එකට බිඳී බිඳී යන ස්වභාවයම මෙනෙහි වෙමින් අවබෝධ වේ. එනියා සමහර පුද්ගලයෙක් හට මේ හංග ස්කෘය පහළවන කළේ මෙනෙහි කිරීමෙන් පළක් තැනැයි ද, නිකරුණේ සිමික් යයි ද, යහපත් බවක් තැනැයි ද, අදහස් වෙයි. එයේ අදහස් නොකළ යුතුයි. සින වනාහි ගෝචරණාව ඇත්තාවූ සංඛාර නිමිති, සන ප්‍රජාත්ති භා ද්‍රව්‍යයන් කෙරෙන් රමණය කරන්නේ වෙයි. ඒ ප්‍රජාත්ති අරමුණු පෙර සේ නො ලැබෙන නිසා සැහිමක් ඇති නොවේ. නො ඇල්මක් ඇතිවේ. හංග දැනය වැඩිමට පත්වීමෙන් එසේ වැඩිම ඇති වෙයි. භාවනාව ලදරු අවස්ථාවේ පෙනීම, ඇසීම, දැනීම පුද්ගල සවහන් ආදි ප්‍රජාත්ති අරමුණු පළමු නොට ප්‍රකට වෙති. මේ හංග දැනය දියුණුවට පත්වීමේදී එකින් එකට නිරුද්ධ වන්නාවූ නාම-රුප ස්වභාවයම පළමුව ප්‍රකට වේ. නැවත්තෙන්ය, අතරදහන් වන්නේය. අභ්‍යන්තර වන්නේ යයි විද්‍රෝහනා වශයෙන් අවබෝධ කර ගන්නාවූ දැනය පළමුණාව පහළවේ. නැවත නැවතන් කළේපනා කරන්නේ නම් පුද්ගල සවහන් ආදි ප්‍රජාත්තිය දැන ගැනීමට හැකිවෙයි. කළේපනා නො කොට මනසි-කාරයම නිරන්තරයෙන් මෙනෙහි කරන්නේ නම්. ප්‍රජාත්ති අරමුණු මිශ්‍ර නොවී ප්‍රකට නොවී නිරද්‍ය වන්නාවූ පරමාර්ථ ස්වභාවයනිම පිශිවන්නේය. එනිසා “ප්‍රජාත්තිය මතු වූයේ නම්. පරමාර්ථය සැශ වේ. පරමාර්ථය මතු වූයේ නම් ප්‍රජාත්තිය සැශවේ යයි” කියන පණ්ඩිත ව්‍යවහාර ඒකාන්ත සනා බව අවබෝධ වෙති.

මනසිකාරය බොහෝ සයයින් දියුණු කළේ පළමු මෙනෙහි කිරීම භා පසුව මෙනෙහි කිරීම අතර දුරස්ථරයක් අත්තරයක් ඇතැයි ද සින්, පහැදිලි වේ. ප්‍රත්‍යාස්‍ය දැනය ඉතාමත් පිශුව වැශ්‍යාලීන් පවත්නා බැවින් පෙරපසු විශ්‍යාලීන් අතරයෙහි වූ හවාංහ සින් කාලය

වැට්ටීම බව දැනගත යුතුය. නැමිමට දිග හැරීමට සිං සින මෙනෙහි කොට දැනගත් තිසා ඒ සින තීරුදේ එක් සිය බැවින් වහාම නැමි මට දිගැනුමට නොහැකි වෙයි. වැඩි වෙලාවකින් පසුව හැකිවෙයි. එසේ වනුයේ මෙනෙහි කරන විදර්ගතා ඇනය ඉනා යහපත්ව සිපුව පවත්නා බැවිනි. මෙබදු කාලයෙහි මූලික හාවනා අරමුණ ස්වල්ප වෙලාවක් මෙනෙහි කිරීම නවත්වා සයදෙරහි ප්‍රකට වන්නාවූ නාම රුප ස්වහාවයන් ද පනුරුවා මෙනෙහි කරන්න.

### පනුරුවා මෙනෙහි කරන ආකාරය

ප්‍රමාධෙනවා - හැකිලෙවා - තීදිනවා ආදි වගයෙන් පෙර ලෙස මෙනෙහි කොට තුවිණ වැඩි දියුණු වූ කළේ මූල්‍ය සිරුරෝගි පැහැදිලි වන්නාවූ හැමිම-දැනීම සියල්ලද, ඇසීම්, පෙනීම ආදියද, පහළවී එන පිළිවෙළින් මෙනෙහි කොට හැපෙනවා, දැනෙනවා, ආදි වගයෙන් කඩ නො කොට මෙනෙහි කරනු. මෙයේ මෙනෙහි කිරීමේද නො පැහැදිලි විමක් හෝ සින විසිර යාමක් හෝ වෙහෙසක් හෝ ඇති වේ නම් පිමිනිම-හැකිලිම-හිඳිම ආදි පෙර පුරුදු අරමුණම නැවත මෙනෙහි කරනු. නැවත් තුවිණ යහපත් වූ විට නැවතද පහළවන, පහළවන අරමුණු ගෙන එසේම පනුරුවා මෙනෙහි කරනු. මේ නය කුමයෙන් වරින් වර පනුරුවා මෙනෙහි කළ යුතුයි. අනුවිෂ්ටිවෙළින් නොරට පනුරුවා පනුරුවා යහතින් මෙනෙහි කළ හැකි කළේ බොහෝ වෙලාවක් මෙනෙහි නොකළේ නැමුත් ඇමසන ඇයෙන ගබඳ පෙර පසු නොවී කොටස, කොටස වහා වහා නැති වෙවි යන්නේ යයි ප්‍රත්‍යාසිත වේ. පෙනෙන පෙනෙන සියල්ලද, එකින් එකට තීරුදේ වෙයැයි අවබෝධ වේ. එය “යථා තුන සූජාණයයයි”.

අතුම යෝගාවරයෙක් හට හොඳ හැටි බලා සිටියන් හැම අරුමුණම පැහැදිලිව නොපෙනී එකින් එකට පහළවීමට පහැදිලිවන බැවින් නොඳුවේ නො පෙනෙන්. “අය දුබලයි” “අඩඩකාරයක් ඇතිවුවා” යි සින් වේ. ඇසේ දුබලකමක් හෝ අඩඩකාරයක් හෝ නොවෙයි. යව්‍යාච ධර්ම වගයෙන් පළමු පෙනීම හා පසුව පෙනීම අනර වටහාගත් විදර්ගතා ඇනයට යහතින්ම අවබෝධ වන බැවින් ප්‍රජාත්නී අරමුණ නොපෙනී ඇති යැවියෙන් දැකිමකි.

එබදු කාලයෙහි මෙනෙහි නොකොට “විකක් නවතිලි” යි නැවතුන් නැමුත් නාම - රුප සංස්කාරයෝ පෙනෙනීන්ම, මෙනෙහි වෙමින්ම පහළවීමින් පෙනී. ඒ සංස්කාරයන් ඉක්මීම තුවිණට අසුවේ. එනිසා නිද ගත්තේද, නින්ද නොයා රු දහවල් යුවයේ ඉක්ත් වේ. නින්ද නොයාම ගැන කනායාවූ නොවනු. ඉන් අයහපතක්, රෝගයක්, ආබාධයක් හට නොගති. නොකළිවා මෙනෙහි කරනු. මේ තුවිණ ඉතා දියුණුවට පත්වූ කළේ මෙනෙහි කරන සිත අරමුණකට පැන පැන යමින් පවත්නා යැවි ද අවබෝධ වේ.

අරමුණ හා මෙහෙති කරන යින් නිරන්තරයෙන් එකවරට නිරදිඩී වියාම මනාව අවබෝධ වන අවධිය දී මෙහෙදු ආවර්ජනා අදහස් පහලවේ. ඇසිපිය හෙළුන සැණැයෙක්, විදුලිය තොටන සැණැයෙක් තරම්වන් නො නැවත් අනිත්‍යව යන්නාහයිද, මෙහෙති නො කර සිටියා වූ කාලයේද, දුන්මෙන් නිරදිඩ බවට ගියෙ. ම්‍යෙන්තෙන් දුන්මෙන් නිරදිඩ බවට යන්නාහයිද අදහස් ට. ඒ අදහස්ද, දුඩිව මෙහෙති කරනු.

තවද මෙයිකාරයන්ට අනරහි, අනරහි බියරනක අදහස්ද, පහල ට. මෙයිස්ය; නොදුනීම ගේතුවන්ම ලාව ඇලිම ඇතිවේ. එක එක නැති වෙමි යාමම වහා වහා පවත්නා බැවින් සංස්කාරයෝ බිඟ ජනකයෝය. ඔවුන්ගේ බිඳෙනා, බිඳෙනා කටර හෝ සැණැයකදී මරණ යට පත්වන්නේය. මේ හටයේ පළමුවන්ම ඉපදිම ද හයානයය. නිරන්තරයෙන්, අතරක් නොහැරම බිඳි බිඳි පත්නා මොවුන්ගේ පුනා පුනා ඉපදිම ද යය ජනකය. සත්වයෙක්, ද්‍රව්‍යයක් ද නොමැතිව සත්වයකු - ද්‍රව්‍යයක් ඇත්තායේ පහළවි පෙනීමද හයානයය. දුකාක්ම වූ මොවුන් යැපවන් කිරීම සඳහා මෙයේ උර්සාහ ගැනීමද, මොවුන් මතා මත්තෙහි ජීවන් කරිමද, ගයනෙහය. මතා හටයක ඉපදිම ද මේ බිඳෙනා බිඳෙනා ධර්මයන්ම මතා හටයන්ම ඉපදිමන් හයානයය. ජරාව, ව්‍යාධිය, මරණය, ගෝක විම, හැඩිම, වැළපිම හා අධික ලෙස වින්න වෙදනා විම නම් වූ උපායායයද යය ජනක යෙ අදහස් පහල වේ. මේ අදහස් යින් යිනා නො යිට දුඩිව සිඟිය යොද මෙහෙති කරනු. එවිට යෝගාවරයාගේ යින් අසරන, අනාර බවට පත්වුවෙකුගේ මෙන් පවතී. පැහැදිලිව බිඳි බිඳි යන්නාමු නාම-රුපයන් යය දෙන්-නුවුන් යස විටුණේ. සහුදුවය පුන්නක් නැති බවද විටුණේ. කනාඩාවූ හා කළකිරීමක් ඇතිවේ. යිනා කළකිරාවා නොගනු. ධර්ම සිඟාවයෙන් යුතායාගේ දිපුණුවට පැමිමකි. තිය විය යුතු ධර්මයන් විද්‍යුත් නුවතින් දැනුගෙන උපස්‍යා වින්තයන් දුකාක් කනාඩාවික් නො මැතිව මධ්‍යස්ථා බවට පැමිණේ. එන එන අදහස්ද මෙහෙති කොට එන එන පරිදි නිරනුරුවම මෙහෙති කරන්නේ නම් වැඩ වේලා නොගායේ වහාම අනුරුදහන් වි යන්නාහ. එස් වූව ද, මෙහෙති නොගාට ගොජාට ගොජාට වේලාවක් අදහස් පහළකරින් සිටියේ නම් දෙම්නය ඇතිවේ නැවත නැවත නැවත යය පහළවිම විද්‍රෝහනා යුතාය නොවේ. එනිසා දෙම්නය් කනාඩා ඇති නොගාට පහළවා අදහස් නො කඩවා මෙහෙති කරනු.

තවද මෙහෙති කරන අනරදී ආදිනව වැටහිමන් මතුවි එන ආවර්ජනා ඇතු. එම අදහස් මෙහෙති කරන්නේ මෙයිස්ය. මේ නාම රුපයෝ වනාගි වහා වහා බිඳි බිඳි අනිත්‍ය බවට යාමද, යහපතක් නොවේ. මේ ආන්මඟාවයේ මුදින් ඉපදිමන් යහපතක් නොවේ. නිමාවක් නොමැතිව නිරන්තරයෙන් ඇතිවිමද, යහපතක් නොවේ.

සභාවයක් පුද්ගලයක් ද්‍රව්‍යයක් නොලැබීම සන්ව පුද්ගල ද්‍රව්‍යයන් ලෙස පහළ වි එත් යහපත් නොවේ. සැපුවන් විම සඳහා උත්සාහ කිරීමද, යහපතක් නොවේ. මතු ගහයක ඉපදීමට විමන් පූවයක් නොවේ. ජරා, ව්‍යුධි, මරණ, ගෝක, හැඩිල්, වැළපිල්, අධික සින් තැවුල් විමන් යහපත් නොවය. සියල්ලම් දැක් ගොඩකි. මේ අදහස් ආචර්ජනා ද තුවතින් මෙනෙහි කරනු. එවිට මෙනෙහි ගරනු ලබන නාම-රුප භා මෙනෙහි කරන වින්ත වෙවතයියන් ද. ඉතාමත් ඔයදික යයි කුවක, කරකෘෂයයි ද, අදහස් ඇතිවේ. කිසිවකම සාත බවක්, මිනිර බවක් තැනැයි ද, අදහස් වේ. ඇතිවිම නැතිවිම සමග පිළිකුල් කළයුතු අපුහයක් යයි ද, අදහස් ඇතිවේ. මුළු කයම පුනි බව, අපවිතු, ජරා, හිණ් බව ඇත්තෙකුයේ ද අදහස් මට. සිපුවයන්ම බිඳෙන පූජු යයි වැටෙන්.

ලේ අවදියේදී නාම රුපයන් ඉපදි එන අපුරෙන් මෙනෙහි කළු නැමුන් යෝගාවරයාගේ සින ලේ නාම-රුපයන්ගේ ඇල්මක් නොකරයි. මිනිස් කාරයක් පාසාම නාම-රුපයන්ගේ තුනිවිම වෙන් වෙන් වශයෙන් දැක දැක විදර්ශනාව හොඳින් පැවත්ත්වූයේ නැමුන් පෙර මෙන් පතුවක් ඇති නොවේ. නිබඳවම- කළකිරීමල ඇතිවේ. එනිසා මෙනෙහි තොකරනු. කුමැත්තාක් මෙන්- උදිනින්වූවාක් මෙන් සිටි. එහෙත් මෙනෙහි නොකර සිටිය නොහැකි වේ. මෙනෙහි කරින්ම සිටි. උපමාවක්:- අපුවි, මධ් ආදියන් අපවිතු වූ මාර්ගය, අන්යාහැකි ගෙක් තැන් නාත් නම් පියවරක් පාසාම පිළිකුල්ව යන්නාක් මෙනි. ගමන් නොකර නොසිටිය භැඳි ද වේ. ගමන් කරන්නටම සිදු වේ. මෙයද එබදුය. එවිට ලේනිස් මල්කය ගැන කළේපනා වූයේ නාම සැක්ත්‍යක් පාසා බේදි බේදි යන නාම රුපයන් භැර වෙන සියිවෙක් නොමැති බව අන්නා බැවින් කිසියම් මතුළුන්වයක් ගැන කිසියම් ස්ථ්‍රී, පුරුෂ තත්වයක් ගැන හෝ කිසියම් රජ බවක්, සිටු බවක් ගැන හෝ අහිරතියක් - ඇල්මක් නොදැකි. කළකිරීම යහගතවූ ම අදහස් පහළ වේ. දිව්‍යලේඛක, මුළුමලේඛ ගැන හෝ ආචර්ජන ඕකල්දී ද? එයේම ස්වභාවය වට්හා ගන් බැවින්. නිරවේදයම කළකිරීම ඇති වේ.

කළ කිරීම අනිවු බැවින් මෙනෙහි කිරීමක් පාසාම සින මෙනෙහි කරනු ලබන නාම-රුප-සාය්කාරයන් කෙරෙහි දුවතාය තීදී යාමට මෙන් අදහස් ඇතිවේ. දකිම, ඇසිම, භැපිම, ආචර්ජනා කිරීම, හිදිල, නැගිටීම, නැමිම, දිග භැරීම, මෙනෙහි කිරීම ආදි මෙවා කිසි පූහයක් නො මැත්තෙන්ය. මේ සියල්ල ඉවන් කිරීමක් වේ නම් යහපතකි. මෙවා නැගි තැනැකට මිදියාමට ඇත්තම මැතැවයි යනාදී වශයෙන් ද, සංස්කාරයන් කෙරෙන් මිදිමට කුමති අදහස් ඇති වේ. එවින් අදහස් ද සිනටින් පමණක් නොසිට විදර්ශනා කරනා.

“මෙ නාම-රුපයන්ගේත් සම්පූජ්‍යයෙන් මිදියාම පිණිස කුමක් කරන්නොමැයි” මෙහෙති කරන කළුමිද, අසුහයක් යහපතක් වෙත්ම ඇති වේ යයි කළුපනා වේ. අයහපත් යන තීරණයට ද, පැමිණේ. මේ සියලුල මෙහෙති නොකොට සිටිමම යහපතක් යයි ද, අදහස් වේ. ඒ අදහස් ද, මෙහෙති කරනු.

ඇතැම් කෙහෙක් වනාහි එබදු අදහස් ලැබෙන පරිද්ධන් මෙහෙති නොකර හරින්. මෙහෙති නොකර හැරියේ නමුදු දැකීම, ඇසීම, පිමිනිම, හැකිලිම, හිමිම, දිග හැරිම, සිටිම ආදි නාම-රුප සම්භාය නො ඉපදි නොයිවේ. ඉපදි, ඉපදි පහළ ව්‍යුම ඇත. මෙහෙති කරන්නාවූ විදරුණනා බලයෙන් ප්‍රකට නොවී නොයිවේ. ප්‍රකට වෙශීන් පහළ වන්නේම වෙයි. ප්‍රකට වන්නාවූ ඒ නාම-රුපයන් විදරුණනා කිරීමද ඉවත්ම නොකඩවා පවතී. එනිසා එබදු වැට්තිම ස්වභාව ඇතිවේ. මෙහෙති නොකොලේ නමුදු නාම රුපයෝ ඉපදි ඉපදි පහළ වන්නාහ. ප්‍රකට විමද, ඇත්තේන්මය. විදරුණනාවන් දැනීම ද නිරකුරුවම දැන ගැනීමට පැමිණෙනි. එනිසා මෙහෙති නොකර සිටිමෙන් මේ නාම රුපයන් කෙරෙන් මිදිමක් නොවන්නේය. මේවා ඉවත දැමීමක් අතහැරුදුම්මක් නොවන්නේය. පිළිවෙළන් මෙහෙති කොට අනිතා-දුක්කඩ - අනාත්ම බව භෞද්‍යැට් අවබෝධ විමෙන් මේවාට ගරු නොකොට මධ්‍යස්ථ විස හැකිය. මොයුන්ගේ නිරෝධය වූ නිරවාණයද අවබෝධ කළ හැකිය. ඒ කාලයේම ඉනාමත් ගාන්ත බවට, නිවීම බවට, ගැනැයිම බවට යන්නේ යයි සන්සාය වැටහිමෙන් මෙහෙති කිරීමට නැවතන් කරන්නේය. දැනුම අඩු පුද්ගලයෝද, ගරු උපදේශ අනුව සන්සාය වටහා ගෙන නැවතන් මෙහෙති කරන්නාහ.

මෙසේ පෙර පරිද්ධන් නැවත මෙහෙති කොට තුවන දියුණු කළුම් ඇතැම් පුද්ගලයකුට ඉවතිය නොහැකි බොහෝ වෙදනාව් පහළ වෙති. සිත දුබල නො කරනු. දුක්කඩනා - දුක්ක වශයෙන්, රෝගනා - රෝග වශයෙන්, ගැන්ඩනා - ගැවක් වශයෙන්, සල්ලනා - එල් වශයෙන්, අභනා - පාප වශයෙන්, අඩාධනා - පිඩාවක් වශයෙන් යනාදී වදල පෙළ ව්‍යුහයට අනුව දුකක් මෙන්, රෝගක් මෙන් ද, පහළ වෙටි දැනීම, දුක්ක උස්සණය විශේෂයෙන් පැහැදිලි විමක්. සම්පූජ්‍යයෙන් අනුරුදන් වනුතුරු මෙහෙති කරනු.

මෙබදු බලවත් දුක් වෙදනා මතු නොවුවන්, අනිතාය, දුක්කය, අනාත්ම උස්සණ 40 අනුරෝධන් එක එක පුදුසු පරිද්ධන් මෙහෙති කිරීමක් පාසා ප්‍රකට වෙති. මෙසේ ප්‍රකටව විශීමේෂයක නො මැතිව මනාව මෙහෙති කොලේ නමුදු යෝගාවිරයා වනාහි මෙහෙති කිරීම හරි තැකැයි කියාම අදහස් කරයි. අරමුණ හා මෙහෙති කිරීමේ සිත ගොදු

හැරී නොගැලී ඇති වෙළි නැති වෙළි පවති යයිද අදහස් වෙයි. මේ වනානි නාම-රුපයන්ගේ අනික්‍රිතය, දුක්ක්ඩ, අනාත්ම ලක්ෂණ වෙන් වෙන්ව අවබෝධ කර ගැනීම නිසා සූතිමකට පත් නොවිමකි. මෙහේ සූතිමකට පත් නොවූ බැවින් නා නා විධ වෙනස් කිරීම ගැන සින් වේ. තිද්‍යුණ හාවනා කිරීමෙන් හරි නැතැයි සිතා සක්මන් කිරීමට සින් වෙයි. ඇවිදිමෙන් හාවනා කළේ නම හරි නැතැයි සිතා වායි විමට සිනෙයි. නැවතන් හරි නැතැයි සිතා අන් පා වෙනස් කිරීමට සිනෙයි. වරක් සයනය කිරීමට ද, හාන්සිවීමට ද සිනෙයි. මෙහේ ඉරියට අන් පා ආදිය මාරු කරමින්, වෙනස් කරමින් මෙහෙති කළේ නමුදු කිසිම ආකාරයකින් කවර ඉරියවිවකින් වන් වැඩි වේලාවක් හාවනා කළ නොහැකිවේ. වහ වහා වෙනස් කරන්නේම වේ. පසු බව නොවෙනු. සිහ දුරවල කර නොගනු.

නාම රුප සංස්කාරයන් ආශ්චර්ජාය කිරීමක් නැතිව නත්වා කාරයෙන් අවබෝධ කරගත් බැවින්ද සංස්කාරයේ පේසඡා ඇනාය මෙන් මධ්‍යසුව මෙහෙති නොවන බැවින් ද, මෙහෙති කිරීම - හාවනාව යහපත් බවට පැමිණියේ නමුදු “යහපත් නැතැයි” “හරිනෑතැයි” වැට්හීමෙන් සූතිමකට — තෙක්නියකට පත් නොවිමකි. මාරුකිරීමක් වෙනස් කිරීමක් නොමැතිව එකම ඉරියවිවන් යුතුව වැඩි වේලාවක් හාවනා කිරීමට උන්සාහ වන්න වෙනු. වැඩි වේලාවක් නොගෙයා හාවනාව හොඳව කරගත හැකි වන්නේය. නො පසු බවට මනාව මෙහෙති කරන්නේ නම හාවනා සිතා එකින් එකට ගැල ම පැහැදි එන්නේය. අවසානයේදී වැට්හීම වශයෙන් පැමිණි අදහස් සියල්ල නැති වි යන්නේය.

සංස්කාරයන් ගැන වෙනසක් නොමැතිව මධ්‍යස්ථාව හාංචා කළ හැකි තත්ත්වයට සංස්කාරයේ පේසඡා ඇනාය වැඩීමට පත්වූ කළේ මෙහෙති කරන සිතා ඉතාමත් ප්‍රසාදන්හ බවට පැමිණෙයි. ඉතාමත් සියුම බවට පැමිණෙයාවූ නාම - රුප රාජියද ගොහො වේලාවක් නොගෙයාම අවබෝධ බවට පවතියි. අනිතා, දුක්ක්ඩ, අනාත්ම ය්වහාවයන් ගැනු වැඩි කළේපනා කිරීමක් ඇති නොවේ. ප්‍රකට වශයෙන් වැට්හී, වැට්හී පවතී. බොහෝ මෙහෙති කරන්නේ නම් මුළු ගිරිරය අනුරුදුන්ටී කුඩා ස්පර්ශයෙක්ම එකින් එකට වැට්හීමින් පවතී. ප්‍රසාද රාජික් හැපෙන් නාය් වැනි වූද, ඉතාමත් සියුමවූ ය්වහාවයන් පහළ වී දැනෙනි. සමහරවිට ගිරිරය අවට - හාන්පියින්ම සියුමවූ කුඩා ස්පර්ශයෙක් පහළවි සියල්ලම එකවරට ඉතා හොඳින් අරමුණු වෙති. සමහරවිට සිතා කය අභසට පැන තැන්නාක් මෙන්ද දුනේ. ඇතුම් විට මෙහෙති කරනු ලබන අරමුණු ඉතා කුඩා බවට පැමිණ ඉතා ගාන්න ආකාරයෙන්

මෙහෙත් වේ. අනුත් විට පිම්බිම - හැකිලිම - හැපිම - ඇයිම ආදිය සහ මුළු කායම නැතිවි, සින පමණක් ඇති වෙළෙන් ප්‍රවත්තා සූරී මෙහෙති වේ. ගෙරයෙහි සිපුම දියවිදු ඉසින්තාක් මෙන් ප්‍රතිඵය පහළවිමද දැන්. වලාකුල් නැති අවකාශය ගේ ඉතා පිරිසිදු ආලෝෂයද පහළ වේ. මේ විශේෂ වැට්මිම පහළ විමෙන් පෙරදී මෙන් අධික සන්නෝසයක් හට නොගතී. එහෙන් විද්‍රෝහා නිකාන්තිය (සියුම ආශාව) නම් පහළ වේ. එම නිකාන්තියද මෙහෙති කරනු යුති, ප්‍රතිඵය ආලෝෂ ආදියද මෙහෙති කරනු. මෙහෙති කිමිමෙන් නැති නොවුවට නම් ඒවා ගැන උපේක්ෂකව- මධ්‍යස්ථාව එන එන අරමුණු මෙහෙති කරමින් ගත කරනු.

මේ සංඛ්‍යාපක්ටා සැක්‍රාන් අවස්ථාවේ දී මෙහෙති කරනු ලබන අරමුණු සියල්ල හා මෙහෙති කරන සින් සියල්ලද “මම නොවේ” “මාගේ නොවේ” යයි ද අන්කෙනෙකු නොවේය - අන් කෙනෙකුලේන් නොවේ යයි ද, සංස්කාර ධම් මාත්‍රයක්ම යයි ද, සංස්කාර ධම්යේ සංස්කාර ධම්යන් විද්‍රෝහා කරන් යයිද, මෙබඳ අවබාධයක්, වැට්මිමක් පැහැදිලිව වැට්මේ. මෙහෙති කිමිම ඉතා රසවත් දෙයක් මෙන්, ඉතා යහපත්ම යයි වැට්මේ. කොනොක් කළක් මෙහෙති කොටන් සැහිමක්, ඇත්තිමක් නොවේයි. කැන්කුම - චේදනා මහන්සි රිශ්ම හා කැඩිම් ආදි දුක් වේදනා සියල්ල සංස්කි ඇත. එනියා ඉරියවු ද බොහෝ වේලාවක් පවත්වයි. වාඩ වි හෝ හාන්සි වි හෝ එක එක ඉරියවුවෙන් මෙහෙති කරන්නන් නම් පැය දෙක, තුන තරම් කාලය ගත වුවද, මහන්සියක් නොදැන්. බොහෝ වේලාවක් ගියේද, වේලාව ගතවු බව නො දැන්. විකවේලාවක් - මොහොතාකක් ගියේද, වේලාව ගතවු බව නො දැන්. විකවේලාවක් - මොහොතාකක් හාවනා කරන්නෙමියි සිනා හාවනා පවත්තන්නන් නමුත් පැය දෙක තුනක් කාලය ගතවයි. ඒ කාලයේදීද පවත්තන් වේලාවට සිට කය - තිය අනපය ආදිය පිශ්චවා ගන් ආශාරයෙන් වෙනස් නොවී පවතියි. සමහර විට බර අති බවට පැමිණ මෙහෙති කිරීම ඉතා යැපවත් තත්ත්වයට පැමිණයි. එවිට “කුමක් වේඟු” යයි වියක් වැනි සැකයක් ඇතිවයි. ඒ බිය සැකය මෙහෙති කරනු. ධර්මයේ ප්‍රකටව එති “හොඳ භැට් රත්” යි කියාද කළුපනාවටද මෙහෙති කරනු. තුවන පහළට එන්නන් යයි ද, ‘බලාපොරාන්තු ඇති වේ. බලාපොරාන්තුව ද විද්‍රෝහා කරනු. මෙහෙති කොට නිමාව පෙර පුරුෂ පරිදි ප්‍රකාශ කරමින් විද්‍රෝහා විභානු. අධික විරයද, හින විරයද නොකරනු.

සමහර කොනොක් මෙදු හයවිම, සනුවුවිම සියලු ආශාව්‍ය නිකාන්තිය හා බලාපොරාන්තු විමද, මෙහෙති කළ නොහැකි විමෙන් මොහොතාර දැනාය කඩිවටි පහත වැට්මනි. ස්වත් සමහර

මකනාක “හාවනාව මුදුන්පත් කරන්නෙමි” සියිනා අධික විරය කරනි. අධික විරයයෙන් හාවනා මනයිකාර පැවැත්වීමෙන් කැඳි කැඩී පරිභානියට වැළවනි. හය - සැකය - නිකාන්තිය - බලාපාරාන්තුව හා අධික උන්සාහය ද නියා විසිරි ගිය වේන්තය විදර්ණනාවට බැඳු නොගන්නා බැවින් අධිකව වියාශීය තො කළ පුනුයි.

එනියා මනයිකාරය මධ්‍යම කන්වයෙන් පැවැත්වීමෙන් වැඩි දියුණුවට පත්වි එන කළේ වියාශීය අඩු වැඩි නොකර පෙර පුරුදු ලෙස හාවනා මනයිකාරය යථා ස්වභාවය දකින්නේ පවත්වනු. මෙයේ මෙනෙහි කරන්නේ නම් සංස්කාර නිරෝධ සංඛ්‍යාත, නිර්වාණයට පත්වීම එක ගමනින්ම සියුවන්නේය. එහෙන් සමහර පුද්ගලයෙකුට මේ සංඛාරුපෙක්ඛා කුදාන්යේ දී වියාශීය අඩු වැඩි වේම වාර ගණන අතිශයින් බහුල වෙයි. සිත පසුබව කර නොගෙන වැඩි උන්දුයක් ඇතිකර ගත යුතුයි.

මේ සංඛාරුපෙක්ඛා සැකය බලවත්ව දියුණුවීම සඳහා සඳහරනි අරමුණු පහළ වී එන පිළිවෙළින් මෙනෙහි කොට මූල කයෙහි හසුරුව මින් මෙනෙහි කිරීම ගැනැද සැලකිලිමෙන් විය යුතුයි. හසුරුවීන් මෙනෙහි කිරීමට කි නමුන් ගාන්තව - සියුම්ව - යහපත්ව මෙනෙහි කරන කාල යේදී හසුරුවා මෙනෙහි කළ නොහැකි වෙයි. එනියා ගාන්තව්, සියුම්වී අරමුණු මෙනෙහි කිරීමට පුද්ගලයන් මෙනෙහි කිරීම ඉනා යහපත්වී තුන් සිට හසුරුව හසුරුවා මෙනෙහි කරනු.

### අඩු වැඩිවන ආකාරය

පිම්මිම, හැකිලිම, හිඳිම ආදි යමක් හෝ යම්කිස් කායික පැවැත්මක් හෝ සිත පිළිබඳ ස්වභාවයක් හෝ මෙනෙහි කරන්නේ නම් මනයිකාරය නොබේ වේලාවකින් යහපත්ව බවට දියුණුවට යන්නේය. අධික උන්සාහයක් නොමැතිව ඉමෙම ගාන්තව, සියුම්ව අවබෝධය එන්නාක් මෙන් පවතියි. එකින් එකට නිරුදු වන්නාවූ සංස්කාරයේ බාධකායක්—අවතිරයක් නොමැතිව පිළිවෙළින් පැහැදිලිව වැටහෙනින් පවතියි. ඔබදු කාලයේ කෙකළේ පහළ විය හැකියි. අරමුණු ගැන ස්වල්ප මානුයක්වන් සිත නොයයි. කොපමෙන ඇම්මි කටයුතු ඉජ්වාරම්මනයක් පැමිණියන් පුහ වශයෙන් නොබලයි. නොයිනයි. කොපමෙන අයහපත් අනිශ්චාරම්මනයක් පැමිණියන් ද්විතී වශයෙන් නොබලයි. නොගැමැවයි. පෙනිම මානුයයි පිහිටියි. ඇසීම මානුයයි, ආභ්‍යාණ මානුයයි, රය විදිම මානුයයි, ස්ථාන මානුයයි, සිතුව්වීම මානුයයිම පිහිටියි. සඳහරට ලැබෙන අරමුණු ගැන මැදහන් බව නම්වූ ජල-ඡුපෙක්ඛාව මෙනෙහි කිරීමක් පාසා ප්‍රකටව පහළ වෙමින් පවතියි.

තවද, යටත් පිරියෙයින් “මම වායිවෙන්නෙමි” සියාදා, වායිවී ගොහො වේලාවක් වූයේ යය සියාදා, කොකරම් වේලාවක් ගත වූයෙයයි”

කියාද, මෙබදු කළුපනා කිරීම පමණක්වන් ඇති නොවී සමාධිය තැන්පත් බව පවතියි. එයට වඩා වෙනත් කළුපනාවන් පහල නොවන බව කිය යුතු නොවේ. එසේ වුවද මාරුගයට පැමිණිවට හැකිවන පරිදි තුවන් බෙවත්ව නැත්තේ නම් පැයක්, දෙකක්, තුනක් පමණ කාලය ගත විමෙදි උත්සාහය අඩුවී අදහස්-කළුපනා පහල විය හැකිය. එටිට භාවනා මනසිකාරය කඩවලට පහත වැට්ටිමට පත්වෙයි. එසේ නැත්තම් භාවනාව ඉතා උසස් බවට පත්වී මනසිකාරය යහපත්ව පවත්නා විට “සූත්‍රය ලැබෙනවා ඇතුයි” බලාපොරාත්තු ඇතිවෙයි. සතුටද ඇතිවෙයි. එසේ ම, පහත ද වැට්ටි පිහිළෙයි. මේ කළුපනාවීම්, බලාපොරාත්තුවීම්, සතුටු වීම ද නොපමාව මෙනෙහි කරනු. නැවතන් ගරු කොට මෙනෙහි කිරීමෙන් පෙර ලෙසම යහපත් බවට පැමිණෙයි. තුවනු වැඩිමට පත් නොවූ යේ නම්- බොහෝ වෙලාවකදී නැවතන් මනසි-කාරය කැඩි කැඳි පරිභාතියට පත්වෙයි. මේ කුමයෙන් ඇතුම් ප්‍රදේශයෙකුට භාවනාව නැගීම භාවෙන් වාර ගණනක්ම ඇතිවෙයි. විදරුනා ඇන පරම්පරාව ගැන අසා වටහාගත් යෝගා වටරයන්ට මෙබදු අඩු වැඩි වීම ඉතා බහුලව සිදුවේ. ඒ නියා ඉරුවරයෙකු ඇපුරුෂකාට භාවනා වඩින්නේ නම් ඇන පිළිවෙළ අසා නොගැනීම ඉතා භායාය. මෙයේ දියුණුව භා පිරිගිම ආකාර කොනරම් අධිකව ඇතිවත් සිත දුරවල කර නො ගනු. මාරුග එළයන්ට ඉතාමත් ආසන්නය. ප්‍රදේශ-වියේ-ස්ථානි - සමාධි-ප්‍රදාන් සම සම් බෙවත් බවට පත්වූයේ නම්, එක් සෙන මාරුයක් තුළදී මග පල, නිවින් පසක් වීම සිදුවේ.

### නිරවාණය අරමුණු වන ආකාරය.

මෙසේ අඩුවැඩි වෙශීන් පවත්නා විදරුනා ඇනය වනානි, නාවිකයන්ගේ දිසා කාකයාට උපමා කළ ගැකිය. ඒ මෙසේය:- අනිතයේ සමුදු යානු කරන නාවිකයේ වෙරල භා ගොඩිම දිසාවන් තේරුම් ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී නැවතන් ගෙන ගිය දිසා කෙටිවන් මූහුර බලායිවිනි. එම දිසා කෙටිවේ නැවතන් පියාඩා සිවුදිග ගොඩ බිම සොයා යනි. ගොඩ බිමක් සොයා ගන නොහැකි වැයේ නම් නැවතන් නැවටම එනි. නිරවාණය ප්‍රත්‍යාස කිරීමට මාරුගඳුනය ලැබීම සඳහා විදරුනා ඇනය වැඩි දියුණුවට පත් නොවී නැවත නැවත පහත වැට්ටිම වනානි ගොඩිම සොයා ගැනීමට නොහැකි වන්නාවූ මේ දිසා කුවින් නැවට ආපසු පැමිණීම භා සමානය. ගොඩ බිම දක්නාලද නම් ඒ දිසා කෙටිවේ නැවට ආපසු නො එන්නාහු. ඒ ගොඩ බිම දිසාවටම වෙගයන් යන්නාහු.

මෙසේම මේ මනසිකාර විදරුනා ඇනය ද ඉන්දියය ධම් පස් දෙන බෙවත් වූ කළුනි මනසිකාරය විශේෂයන් යහපත් වී එකින් එකටම

ඉතාමන් පැහැදිලි බවට පත් වී අන්තිමේදී තුන්, සනර වාරයකින්ම මෙහෙති කිරීමෙන් හැමිම, දැනීම, ඇසීම, පෙනීම, විදිම, ආප්‍රාණය කිරීම යන මෙම සංස්කාර හය අනුමතන් (මේ වනාහි වැටහෙන ආකාර සලකා ගෙන කියන ලදී.) මේ මොහොන් ප්‍රකට වී එන්නා වූ උදයවා සංස්කාර මෙහෙති කිරීම් සමග ඒකභාණයෙහි ම “මෙහෙති කරනු ලබන අරමුණ හා මෙහෙති කරන සින ද” යන සංස්කාර සියල්ල සම්පූහෙයෙන් නිරුද්ධ වන්නාටු ප්‍රත්‍යාස්‍ය වශයෙන් දකින්නාටු මාර්ග එම අවබෝධයට පත්වන්නේය.

මෙයේ අවබෝධයට පත්වන්නාටු උනුමන්ට වජාහි අවබෝධයට ආසන්නයේදී පෙරටුව මෙහෙති කරනු ලබන අරමුණු එකින් එකට අනියැයින් ප්‍රකට වෙමින් පැවතුනාහ. අවසාන මනයිකාරයට අනතුරුවම් සංස්කාර අරමුණු සියල්ල අනතුරු සංස්කාර නිරෝධය වූ නිරවාණ අරමුණට පැමිම ද, ඉතාමන් පැහැදිලි වේ. ඒ නිසාම මෙයේ අධිගමනයට පත්වන්නේ මෙදු වැටහිම් ප්‍රකාශ කරනි.

අරමුණු සහ මෙහෙති කළ නාමයෝද සැණුයකින් සිදිහියාහ. නිපුණු ආයුධයකින් මානෙල් දූෂණක් සිදි ගියාක් මෙනි. සහවා ගත් මිහා බරක් බිම වැටුනාක් මෙන්, අරමුණුන් සිනත් සියල්ල වැට් ගියාහයිද, කියනි.

හිරවි සිටිය කරදර යහින තැනකින් වහාම ලිදිහියාක් මෙන් නාම-රුප සංස්කාරයන් කෙරෙන් වහාම ලිදි ගියේ යයි ද,

අරමුණන් මෙහෙති කළ සිතත් නැත්වූයේ, දුල්වෙමින් තිබුණ පහන් දුල්කැස් නිවෝනාක් මෙන් ඉතාමන් පැහැදිලිව පෙනි ගියේ යයි ද,

අන්ධකාරයකින් ආමල්කයකට වහාම ගියාක් මෙන් මෙහෙති කරනු ලැබූ අරමුණන් - සිතත් මාරුවී ගියේ යයි ද, අවුල් ඡාලාවකින් මිදි, නිරවුල් තැනකට පත් වුවායේ අරමුණු හා සිත මාරුවී ගියේ යයි ද, දියේ ගිලුනාක් මෙන් ආරම්භයෝද, මෙහෙති කළ නාමයෝද ද ගිලුනාක් මෙන් වුවාහු යයි ද,

අරමුණන්, මෙහෙති කළ නාමන් නැත්වි ගියාහ යයි ද මේ ආදි වශයෙන් වැටහි ගිය දේව අනුරුපව ප්‍රකාශ කරන්නාහ.

සංස්කාර නිරෝධ ස්වභාවය ප්‍රත්‍යාස්‍ය වන්නාටු ඒ මොහොන වනාහි දිග කාලයක් වැඩිවෙලාවක් නොවේ. එන් වරක් මෙහෙති කරන කාලය තරම් ඉතා කෙටි ඒකභාණ මාත්‍ර කාලයකි. ඉන්පසු ඒ ප්‍රත්‍යාස්‍ය ගැන නැවත ආපසු ප්‍රත්‍යාවෙශා කිරීමක් සිදු වේ.

අරමුණන් - මෙහෙති කළ නාමන්, නිරද්ධ වී නිවීමට ගිය වියේ අවසාවක් යයි ද, මාර්ගය - එලය - නිරවාණය යයි ද ප්‍රත්‍යා වෙසඳා කෙරෙයි. ධර්මයුනය අන්තාවූ සමහර කෙනෙක් වහාති සංජ්‍යාරයන් නිරද්ධවී නිවීමට යන ස්වභාවය නිරවාණය යයි ද, නිවීම අවබෝධ කරන්නා වූ ප්‍රත්‍යා සමහර කරන්නා වූ, ධර්මය මාර්ගය හා එලය යයි ද, “මම නිරවාණය ප්‍රත්‍යා සමහර කර ගන්නෙමි” යයි ද, ‘‘සෝච්චන් මාර්ග එලයට පැමිණියෙම්’’දි ද ප්‍රත්‍යා වෙසඳා කරයි. මෙබදු ප්‍රත්‍යා වෙසඳා සංජ්‍යාර නිරෝධය ප්‍රත්‍යා සමහර කළා වූ ආයේ පුද්ගලයන්ගේ ආපසු ආවර්තනා කිරීමකි. තවද, ප්‍රහාණය කළාවූ ක්ලේඥයන් ද, ප්‍රතින නොකළා වූ ක්ලේඥයන් ද, අනුම් ආයේ පුද්ගලයක් ප්‍රත්‍යා වෙසඳා කරන්නාහා. ප්‍රත්‍යා වෙසඳා කොට වර්තනමාන වශයෙන් පහළ වි එන නාම - රුප පරම්පරාව නුවතින් දැක දැක මෙහෙති කරන්නාහා. එවිට නාම - රුපයන්ගේ ඉපදීම හා නැතිවීම එකින් එකට පහළ වෙතින් ප්‍රකට වේ. මුළ හා අග හෙවත් ඉපදීම හා නැතිවීම යන මේ දෙක පැහැදිලිව ප්‍රකට වෙයි. එනිසා භාවනාව අඩුවි පිරිහිමි පන් වයේ යයි කළුපනාවක් ඇති වෙයි. සැබුවින්ම උදයව්‍යය දැනයට ආපසු පැමිණිම නියා මුළට ගිය බව අන්තරිකි. එය උදයව්‍ය දැනය බැවින් වර්ණ ආලෝක හා සටහන් නිවීම් අරමුණු ද මතු වි පෙනෙනි.

සමහර කෙනෙක් හඳුනියෙන්ම මුළ සිට මෙහෙති කිවීමට දී අරමුණ හා මනසිකාරය පුළල-පුළල මෙහෙති කිවීමට නොහැකි වෙති. අනුමෙකුට කුඩා කුඩා දුක් වේදනාවේ පැහැකව පහළ වෙති. බොහෝ සයයින්ම ඉතා ප්‍රයන්න විත්න පරම්පරාව ඇතිවෙතින් පවතියි. එවිට කිවීමක් නැති අභ්‍යන්තරයෙහි සිත පමණක් පවත්නාක් මෙන් අන් කිවීමක්ම නැතිව ඉතාමන් තොද සැපයක් ම, සනීපයක් ම පවතියි. ඒ සිත් ද මෙහෙති කළ නොහැකි වෙයි. මෙහෙති කළත් වෙන වෙනම පැහැදිලිව මෙහෙති කළ නොහැකි වේ. අනිකක්ද සිතිය නොහෝ. එසේ සිතීමට ද නොහැකිව සිත් ප්‍රසන්න බවම, සැපවත් බවම පවතියි. ප්‍රසන්නවූ ඒ විත්තයන් දුබල බවට පන්වූ කළුනි ගුරු කොට මෙහෙති කිරීමෙන් උදයව්‍ය පැහැදිලිව දත් ගනියි. වික වෙලාවකින් සියුම් වූ ද, යහපත් වූ ද මනසිකාර තත්ත්වයට නැවතන් පැමිණයි. එවිට නුවත බලවත්ව සංජ්‍යාරයන්ගේ - සංසිඳීම ස්වභාවය පෙර පරිද්ධන් අවබෝධයට පන් වේ.

සමාධි දූෂණයන් බලවත් විමෙන් මෙලෙස සැපණුයක්ගේ සැපණුයක්හි අවබෝධ ඇතිවේ. මෙබදු කාලයෙහි පුද්ගලයා කෙරෙනි ප්‍රථම මාර්ග - එලයන්ට පැමිණිම සඳහා අධික අර්ථසාවක් ඇති වන බැවත් ලබන දද පළමු සෝච්චන් එලයටම නැවත, නැවතන් පැමිණිම සිදුවේ. මේ වහාති සෝච්චන්හි එලයට පැමිණි පිළිවෙළ නම් මාවතා මාර්ග යයි. සෝච්චන් මග නැතින් දුටු පිළිවෙළයි.

මාරුග - එලයට පැමිණි පුද්ගලයාගේ වින්තය වනාහි පෙර මෙන් නොව ඉතා විශේෂ වින්තයකි. අප්‍රේන් සටහා ඉපසුමක් වැනිව වැට්ටේ. විශ්වාසය - පැහැදිලි - ප්‍රසන්න හාවය යයි කියන ලද පුද්ධාව ඉතාමත් දියුණුවෙන් පවතී. ඒ පුද්ධාවේ බලයෙන් ප්‍රිනි පස්සදීමූ උසස් බවට පැමිණකි. සැසැ වෙදනාවද නිරායායයෙන් පහළ වේ. මේ පුද්ධා, ප්‍රිනි, පස්සදී හා සජයන් වැඩි වැඩියෙන් පහළ වී එන බැවින් මාරුග එලයෙන්ට පැමිණි ආසන්නයෙනි මෙනෙහි කළත් එකින් එකට වෙන් වෙන්ට දැන ගැනීමටද නො හැකි වේ. එංහත් පැය ගණනක් හෝ දින ගණනක් හෝ ඉක්ම ගිය කළේ ඒ පුද්ධා ආදිය සමනාය වන්නාය. එකළේ වෙන වෙනම එකින් එකට දැනගත හැකිව මෙනෙහි කිරීම පහසු වන්නේය.

සම්බර පුද්ගලයෙකු හට මාරුග-එල ලැබුන විට මහා බරක් බහා තැබුවාක් මෙන්ද, මෙනෙහි කිරීමට අදහසක් නැත්තාක් මෙන්ද, සැහිමකට - නාජ්‍යියට පත්වුවාක් මෙන්ද, සින් පහළ වේ. පළමු සෝච්චන් මග - එලයට පමණක් පැමිණි බැවින් එබදු අදහස් ඇත්තින බව දා පුණුදී.

### එලයම්පත්ති ලැබෙන පිළිවෙළ

ලබන ලද එල සිත නැවතන් උපද්‍රවු කැමති නම (උපන්නාවු එල දිනට අනුව නිවන් සැපය ප්‍රත්‍යාස්‍යව විදැඟැනීමට කැමති නම) එලයට පැමිණීම අමේනා කොට වර්තමානවූ කාය - වින්ත - ස්වභාවයන් පිළිවෙළන් මෙනෙහි කළ යුතුයි. විද්‍රෝහනා ආරම්භය, වනාහි පාර්ශ්-ඡනයා කොරෝනි නාම - රුජ පරිවෙශද සූභානයේ පටන්ද, ආයෝ පුද්ගලයා කොරෝනි උදායවා සූභානයේ පටන්ද, සිදුවීම දේශීනාවකි. එනිසා පළමුවෙන් මෙනෙහි කිරීමෙදී, ඇත්තිවීම-නැත්තිවීම දෙක මෙනෙහි කිරීමෙන් දැන උදායවා සූභානය උපද්‍රවා පිළිවෙළන් ඉහළට දියුණුවී මෙන් නොබෝ වෙලාවකින් ඉතා දියුම් වුද, සඡවත් වුද, මෙනෙහි කිරීම ඇත්තාවු සංඛ්‍යාපක්ඛ සූභානයට පැමිණෙන්නේය.

එම සංඛ්‍යාපක්ඛ, සූභානය සම්පූණ් වූ කළේ සංස්කාරයන්ගේ සංසිද්ධිම වූ නිරවානය අරමුණු කරන්නා වූ එල සින් පරම්පරාව පෙර සේම පහළ වන්නේය.

පළමුව කාලයේම නො කොට, එල සමවත උපද්‍රවන ඇතැමකුට ගම් එලයින ඇතුම විට එකම සූභානයක් පවතී. ඇතුම්විට මෙනින්තු පහක්, දහයක්, පහලෙළාවක්, පැය හාගයක් - පැයක් ආදි වශයෙන් ගොනෝ වෙලාවක් ද පවතී. අවුවාවෙහි කි පරිදි එක් දවාලක්, එක් රාත්‍රියක් ද පවතී. කාලය නියම කොට අධිෂ්ථාන කරන්නා සම්පූණ් කාලයම පවත්නේ යයි ද කියනි. ඒ කිමට අනුව මෙකළ ද සමාඛි විද්‍රෝහනා දියුණුවට

පන්ව බොහෝදෙනා පැයක්, දෙකක්, තුනක්, වගයෙන් වේලාව නියම කරගන් පටිදී, බොහෝ වේලාවක් ද එල සමවතෙන් විභිතා, සිටින සැවූ දැකින්නට ලැබේ.

“මෙනෙක් වේලාවකින් නැගිටීම වේවා” යේ මුළුදීම කාල නියමය කර ගෙන සමවත් සමවැදිමෙන් නියම වේලාව නැගිටීම සිදුවේ. එහෙන් පැයක්, දෙකක් යනාදි වගයෙන් වෙන්කර ගන් කාලය නිමවූ අතරෙහි ප්‍රත්‍යාග්‍යා කරන්නාවූ සින් පහල වෙත්. එවිට සතර වරක් පස් වරක් පමණ මෙනෙනි කොට නැවතන් එලයට පැමිණිය හැකිය. මේ පිළිවෙළින් ආත්තිකාක් කළේ බොහෝ පැය ගන් සමවත පිහිටන සැවූ දැකිනට ලැබේ. මේ එල සින් පරමිතරාවේදී සියලු සංස්කාරයන් ගේ සංසිදිම වූ නිර්වාණයම අරමුණු කොට සිත පවතී. ඒ හැර අන් කිසි අරමුණක් නො මැති. නිර්වාණය යනු ද මෙලොව පරලොව හා සම්බන්ධ නාම රුප සංස්කාර හා ප්‍රජාත්‍යා ධීයියන් කෙරෙන් සම්පූජ්‍යයෙන් වෙන්වූ පරමාන්‍ය ධීයියකි.

එනියා එලයමවත් කාලයෙහි තමන්ගේ ස්කන්ධ ආදි මේ ලෝකය හා පරලෝකය සම්බන්ධ වූ කිසිවක් සිහි නොවේ. වැට්ටිමක් නොවේ. ආවර්ණනා කිරීම්, විනකී කිරීම් සම්පූජ්‍යයෙන් නැතිවේ, රුප- ගැන්ද ගන්ද-රස-ස්පර්ශ යන අරමුණු කොපමණ ප්‍රකටව ඇතන් ඒ කිසිවක් සිහි නොවේ. නො දැනෙයි.

“අජ්පනා ජවනා ඉටියා පරමිපි සන්නාමෙන්” “අර්පනා ජවනය ඉටියටිව ද පිහිටිවයි.” යන වචනය ඇතුව ඉටියටිව ගස්තිමන් කරයි. ඩිඳුමේ ඉටියටිවෙන් සමවත් සම වැදුනේ නාම් තිදශන් ගරිය මුලින් පිහිටුවාගත් ආකාරයෙන්ම පිහිටා සිටී. සෙලුවිමක්, පැදැදිමක් ඇති නො වන්නේය.

එළයින් පරම්පරාව නිරුද්ධ වූ කළේ සංස්කාර සංසිදිම හා සංසිදුමට පන් වන්නාවූ නාම ධීයියන් ප්‍රත්‍යාග්‍යා වූ හෝ යන්යාන - නිමිති ආදි නාහා අරමුණු දැකිමක් හෝ ආවර්ණනාවක් හෝ පළමුකොට ප්‍රකට වෙයි.

ඉන්පසු පෙර පුරුදු පටිදී මෙනෙනි කිරීම ද, පුද්ධාව ද, ප්‍රත්‍යාවිස්‍යා කරන්නාවූ සින් ද, පුදුසු පටිදී පහල වෙති. පුරුදු මෙනෙනි කිරීම කළත් මුලදී ඉතාම ඇහැදිලිව ඇතිවීම, නැතිවීම දැක විසිරි සිය බව ඇතිවේ. විදුර්ගනාව ඉතා බලවත් බවට පන් වූ කළහි එල සමවතින් නැඟී සිටිමේදී ද, මෙනෙනි කිරීම විසිරි යාමක් නො මැතිව සැප දැයකට සියුම සියුම බවට පන්ව යහපත්ව පවතී. විශේෂය නම්:- එල සමවත් වහා සමවැදිමටන්, එලයෙහි බොහෝ වේලාවක් පිහිටී

මටන් කල් ඇතිව මුදලීම අධික්යාන කළ යුතුයි. මෙහෙති කරන අතරදී වෙළාව ගැන තෝ නැගිටීම ගැන මත් අධික්යානය නො "කළ යුතුය.

විද්‍යාගාව සම්පූණ බවට නො පැමිණ මෙහෙති කිරීම නොද හැව පවත්නා කළේ තැනි ගැනීමක්, අදුම් යාමක්, යෙලවීමක්, පූඩුම හෙලීමක්, ඇතිවෙතන් මෙහෙති කිරීම විසින් යාමද, සිදුවේ. ඉතා සැප සේ මෙහෙති කිරීම දිසුණුවේ කළේ “දියුණු වෙනවා” යය කළේපනා කිරීම නිසාද, මෙහෙති කිරීම විසින් යන්නේය. එතේ කළේපනා නොකරනු. කළේපනා කමල් නම් එය ද නොදහැවේ සියි යෙන් මෙහෙති කරනු. මෙතේ බොහෝ වාර ගණනක් විසිරියාම ඇති මුවද සමඟ ගෙනිජ් පෙන්වනු ලබයි. මෙතේ බොහෝ වාර ගණනක් විසිරියාම ඇති මුවද සමඟ ගෙනිජ් පෙන්වනු ලබයි. මෙතේ සමඟ වැඩිහිටිව නො පිහිටන්නේය. මේ වනාථ එල සමවත් පිළිවෙළයි.

### විපස්සනා සාරා පර්‍යාපරාව පැහැදිලිව දැන ගැනීම

අභ්‍යාම යෝගාවටර පුද්ගලයකට හය සාරාන - ආදිනව සාරාන, නිවිධි සාරාන, මූස්විතුකමාරාන සාරායන් බොහෝ වෙළාවක් නොවැවෙන බැවින්, ඒ සාරායන්හිදී පැහැදිලිව නොදාන්. එනිසා වෙන්, වෙන්ව පැහැදිලිව දානගනු කැමති නම් වෙළාව පරිවෙශද කොට - සිමාලකාට එක එක සාරාය භාවනා කරනු.

එහි පිළිවෙළයා :- “මම පැය භාගය ඇතුළත, මම පැය අතුළතදී උදායවා දෙක මෙහෙති කරන්නේමියි. උදායවා සාරායම පහළ වෙවා” යි කාලය නියම කොට භාවනා කිරීමෙන් ඒ නියමීත කාලය තුළදී ඉන් ඉහළ සාරායක් පහළ නොවී උදායවා සාරාය පමණක්ම පහළ වන්නේය.

නියමීත කාලය අවසන්වූ පසු නැතිවීම - ව්‍යය පමණක් දකිනින් භාග සාරාය නිරායාසයෙන් ඉතුළුම පහළ වන්නේය. පමණයකින් භාග සාරාය ඉතුළුම පහළ නොවැයේ නම් භාගය පමණක් මෙහෙති කරන්නේමි භාග සාරායම පහළ වෙවායි.” කාලය සිමා කොට මෙහෙති කිරීමෙන් භාගයම - ව්‍යයම - නැතිවීම දකිනිනාවූ භාග සාරාය පහළ වන්නේය.

නියමීත කාලයිමාව අවසන්වූ පසු කළේ ඉන්මතු සාරායන්ට නිරායාසයෙන්ම ඉතුළුම පන්වන්නේය. මන්නේති ද මේ පිළිවෙළටම ය. මතු මන්නේති ඒ සාරායනා ඉතුළුම පහළ නොවැයේ නම් ඒ භාග සාරායයෙන් සැයිමට පන්වූ කළේ “සාය්කාරයන්ගේ හය ජනක බව දකිනිනාවූ හයනුපටියාන සාරාය පහළ වෙවා” යි සිත පිටිනැමීමෙන් හය ජනක ආකාරය දකිනින් හයනුපටියාන සාරාය පහළ වන්නේය.

లే స్వంతయిని స్వాతితమకు ఆన్చిల్చి కల్పి ఆధినిలి తెలుగుని కరండొన్నావ్రి “అందినిలిపుపటయనూ స్వంతయ పశల లెరిలి వెలిలి” ది చిత్త పిరినిలన్న. తెలుగుని కీరితమకు పాశూ ఆధినిలి ఉపఖావయన్ ద్వారాన్నావ్రి “అందినిలిపుపటయనూ స్వంతయ” పశల లినునేయ.

లే స్వంతయిని ద స్వాతితమకు ఆన్చిల్చి కల్పి కిరెల తెలుగుని కరండొన్నావ్రి “నివినిద్యుపటయనూ స్వంతయ పశల లెరిలి వెలిలి” ది చిత్త పిరినిలన్న. తెలుగుని కీరితమకు పాశూ కలుకిరితి ఉపఖావి ఆన్చి “నివినిద్య స్వంతయ” పశల లినునేయ.

లే నివినిద్య స్వంతయిని స్వాతితమకు ఆన్చిల్చితెలుగ్ పష్ట “సంచేకారయన్ కెరెర్నో లిద్దియాతె కైమిలైన ఆంచొనూ వ్రి మ్రుష్ణులేకమిలునూ స్వంతయ పశల లెరిలి వెలిలి” ది చిత్త పిరినిలన్న. తెలుగుని కీరితమకు పాశూమ సంచేకారయన్ కెరెర్నో లిద్ది యాతె కైమిలైన ఆంచొనూ వ్రి, సంచేకారయన్ ఆంచొన్నెల్లు కైమిలైన వ్రి “మ్రుష్ణులేకమిలునూ స్వంతయ” పశల లినునేయ.

ఉన్సయ్యతితమకం పశొన్నా కల్పి ల్లన్ స్వంతయి పశొ లింపి చిత్త నామాగు ప్రుభుయ. ర్థవిధి నొఱైకి లెరిడొ లింపులేమన్ ఉచియవ్రి లెనుపు కరన అధిభాస్మి, యఱనయకం పశొనొలింపి గంత పలిచిలుకుపటయనూ స్వంతయ పశల లినునేయ. లతిద్ స్వాతితమకం పశొల్, ఉనామన్ యఱపత్త లనాచికార ఆంచొనూ వ్రి సంచేకార్యపెపస్తూ ఘనుయ ఉపాప్తిలింపి చిత్త పిరినిలన్న. అపచుపొలివి ఉపాపిత అపచోబి లెపిల్లన్ ఉనామన్ చిత్తిత్తి ఉపఖావి ఆంచొనూ సంచేకార్యపెపస్తూ ఘనుయ పశల లినునేయ.

తెల క్రమయిన్ కాలుయ చిల్లాకొవ తెలుగుని కీరితమకం నియం కరండొన్నావ్రి లే కాలుయ ఆంచుల్లడి ఉపాప్తిల్ల కైమని స్వంతయ పలింపకు ఉపాప్తిల్ ద, లే లే స్వంతయిని స్వాతితమకం పశొల్ ల్లన్ స్వంత పశలుకురుల్లవ్వు కైమని కల్పి నియం కరండ్ కాలుయ నీమ వ్రి పష్ట, లత్తుయ మాపక ఉపక్కుల్లవ్విక ఉత్సయ నాదినొనూ చేస ద, ఇరెల్లుప్పుల్లవ్విక క్కుల్లవ్వి గంన్ కరండొనూ చేస ద, మనాచికారయ లకిన్ లకం ఉహల్లం వ్వెదికిరితమన్ ఉనా ప్రశ్నాద్యైలిలి ద్వికాను హాకి లినునేయ.

లుకువిరుకిన్ మ ప్రశ్నాద్యైలి నొవ్వియే నాత్త న్నెవిన న్నెవినావ వ్వెదియ ప్రుభుయ. తెలయే కాలుకిమా నొఱైకావ స్వంత హావినా కీరితమకం సమాది, స్వంత బెలువై ప్రుంగల్లయే వ్వెదివెల్లావికు నొఱైకాస స్వంతయిన్ సంకర పచేవిరుకు షేస దల ద్విల్లాస విరుకు పలింప తెలుగుని కీరితి అంతర్ద్వి ద, సంచూర్జుపెపక్కబు స్వంతయి ప్రుతెంశనొనూల. లలియవ్వె న్నెవిన న్నెవిన ప్రుతెంశనొనూల.

ఎలుషమిలెనాని లిషిల్లిల పశొ ప్రుంగల్లయే లినాత్త గంన్ కరన అంతర్ద్వి, ఆహార ఘనొనూ అంతర్ద్వి లలియవ్వి సమిల్లినొనూల.

## මතු මාර්ග එල සඳහා හාවනා ක්‍රමය

ලඛන ලද එලයට නැවත නැවත පැමිණීමෙන්ද, බොහෝ වේලාවක් පිහිටිමෙන්ද, බොහෝ වාර ගාණක් සමවැශීමෙන්ද. සුතිමක් ඇතිවූ කළේ මත මාර්ග එලයේයන් ප්‍රත්‍යාස්‍ය කරගැනීම සඳහා මහාදූෂ්‍ය හාවනා මනසිකාරය විඩිනු. ඒ මෙයේය:- හාවනා කිරීමට කැමති දින ගණනක් සිමා කොට “මෙතෙක් දච්ච ඇතුළත ලැබූ එලයට සම නො වැදුම්වා ලැබූ එලයට නො පැමිණෙම්වා නොලැබූ මාර්ග එල ධරුමයෝම පහැදු වෙතවා, මතු මාර්ග, එල දිම්යෝම අවබෝධ වෙතවා, පැමිණෙන්වා” යි මැනවින් අධිෂ්ථාන කොට වර්තමාන වූ කාය, වින්ත ත්‍රියාවන් පෙර පරිදුත්තන් මෙහෙති කරනු.

දින ගණන් පිරිසිදිම් එලය වනාති:- මතු මාර්ග එලයට නො පැමිණියේ නම් ඒ දින ගණන ඉකුත් වූ කළේ ලැබූ එලයට සමවැශී කැමති නම් නිදුකින් සමවැශීමට හැකි වේ. එයේ තැන්නාම් මේ දිනාගයේ පටන් මතු මාර්ග එල සඳහාම හාවනා වඩිනෙම් දි අධිෂ්ථාන කොට හාවනා වැඩිමෙන් ලැබූ එලයට නැවත සම වැදුමට නො හැකි වෙයි. එවිට මතු මාර්ග, එලයටද පැමිණිය නො හැකි වූ පුද්ගලයන්ට, ලැබූ එලයටද, නැවත සම වැදුමට නො හැකි විමෙන් නො සන්පුන්කමක් හෙවත් අසහනයක් පහළ වේ.

“ලැබූ එලයට සමවැශීමට අදහස් නො කරමි” යි ආලය අත් හැරි-මෙන් ඒ දච්ච ඇතුළත දී ලැබූ එලයට නැවත නො පැමිණීමේ ප්‍රයෝගනයද ද සිදුවේ. එලය ගැන ආලය සම්පූර්ණයන් අත් නො භැරිමෙන්, ලැබූ එලයට නැවත පැමිණේ. ඒ නිසා කැමති දින ගණනක් සිමා කොට ඒ දච්ච තුළ දී ලැබූ එලය ගැන සම්පූර්ණයන් ආලය අත්හැර හාවනා විඩිනු. මෙහෙති කිරීමෙහි උදායවා සූත්‍රයෙන් පටන් විද්‍රෝහනා සූත්‍රයෝ පෙර දෙසම පිළිවෙළුන් පහළ වෙන්නාහ. සූත්‍ර පහළ විමෙදි එල සමවන් සඳහා කරන විද්‍රෝහනාවට සම්බන්ධ නොවී මාර්ගය සඳහා වැඩූ විද්‍රෝහනාවට සම්ව පහළ වේ.

උදායවා සූත්‍රය ලදරු කාලයේ වරණ ආලෝකයෝද, නිමිත් සටහන්ද, දැකිමට ලැබේ. බොහෝ දුක් වෙදනාවෝද පහළ වෙති. නාම රුපයන්ගේ ඇතිවිම් - තැනිවිම් දෙකම ඕස්ථිකව පැහැදිලිව ප්‍රකාව වෙති.

එලය සඳහා වඩා හාවනා මනසිකාරයේදී සෘණයක් කුළ දී යාබුදුපැක්වා සූත්‍රයටද, එල සූත්‍රයටද, පැමිණීම සිදුවැවන් ඉන් ඉහළවට යාගත නො භැංකිව පහළ සූත්‍රයන්ගිම බොහෝ වේලාවක් පිහිටා සිවි. එහෙත් හාවනා පටන් ගත් මුළු කාලයේදී මෙන් වැඩි

වෙළාවක් ප්‍රමාද විමක් නොවේ. එක් දිනක් ඇතුළත දී ද සූභ පිළිවෙළන් ඉහළට ගොස් සංඛාරුපෙක්බා සූභයට යා ගත හැකි වන්නේය. අවබෝධය ද, පෙරට වඩා විශේෂයෙන් පැහැදිලි වන්නේය. ඉතා විභිනුරුද වන්නේය. ඇයට පෙනෙන්නාක මෙන් පෙනෙන්නේය. විද්‍රෝහා අති විශේෂය වන්නේය. පැහැදිලි ද වන්නේය. ලොකික ආරමුණයෙන් සංසාර වටවැදුක්ටයෙන් තියවීම්, අදිනව දැකීම්, කළකිරීම්, ලිඛීම් අදහස හා උපිළින බව ද, පෙරටන් වඩා දියුණුවන් ඇති වේ. පෙර පැයක් තුළදී සතර පස්වාරයක් පමණ එලයට පන්වීම සිදුවුව ද දැන් වනාහි මතු මාර්ගය සඳහා සූභය බලවන් නොවූ බැවින් සංඛාරුපෙක්බා සූභයම පහළ වෙමින් පවතී.

දිනක්, දෙකක්, කුතනක් ආදි වශයෙන් දින මාස අවුරුදු ගණනක් ද ගනවන්නේය. සූභය බලවන් වූ කළේහි වනාහි ඉතා විශේෂන්වයෙන් ප්‍රකට වන්නා වූ මනසිකාරය පහළ විමෙන් සංසාර ව්‍යුපසනය වන්නා වූ නිරවාණය පෙර පරිදි මෙන් අරමුණු කෙටිවා අරමුණු කොට දැවනි වූ සකඟාලී මාර්ග-එලය පහළ වන්නේය.

අනැතුරුව මාර්ග එලය හා නිරවාණය ප්‍රත්‍යුම්විසා කිරීම ද, ප්‍රතිඵල ක්ලේෂ හා ගේප ක්ලේෂ ප්‍රත්‍යුම්විසා කිරීම ද, සුදුසු පරිදි සිදු වන්නේය. ඉන්පසු පුරුදු පරිදි මෙනෙහි කොට ඇතිවීම් නැහිවීම් අරමුණු කරන්නා වූ උදයවා සූභය හා අතිශීෂ් ප්‍රසන්න වූ විෂ්ක පරම්පරා ආදිය ද, සුදුසු පරිදි පහළ වන්නේය.

මේ වනාහි සකඟාලීම් මාර්ග එලයට පන්වීම සඳහා මනසිකාර හාවනා හා සූභ පහළ වන පිළිවෙළක්ය.

කුත්වැනි වූ අනාගාලී මාර්ග - එලයට පැමිණීමට නම් හාවනා කරනු කැමති දින පිරිසිද ලැබූ එල සමවනෙහි ආලය හැර “අවබෝධ නොකළා වූ මතු මාර්ග - එල ධෙශීයෝ පහළ වෙන්වා මතු මාර්ග - එල ධර්මයන් දකිමවා, පැමිණෙම්වායි” මැනෙවන් අධිවන් කොට වර්තමාන වූ කාය, වින්ත ක්‍රියාවන් පෙර පුරුදු පරිදි මෙනෙහි කළ යුතුයි. උදයවා සූභයෙයේ පටන් සූභය පරම්පරාව මෙරිමට පන්ව බලවන් විමෙන් නොබෝ වෙළාවකින් සංඛාරුපෙක්බා සූභය යට පැමිණන්නේය. සංඛාරුපෙක්බා සූභය බලවන් නො වුයේ නම් එමි නැවති සිටින්නේය. ඒ සංඛාරුපෙක්බා සූභය බලවන් වූ කළේහි, සමපුණ් වූ කළේහි, සංඛාරනිරෝධය වූ නිරවාණය පෙරදීමෙන් අරමුණු කොට තුන්වැනි වූ අනාගාලී මාර්ග - එල ධෙශීයෝ පහළ වන්නාහි. ප්‍රත්‍යුම්විසාව ද, මනසිකාරය ද, ප්‍රසන්න බව ද, පෙර මාර්ග, එලයනට අනැතුරුව පෙර සේ පහළ වෙති. මේ වනාහි අනාගාලී මාර්ග - එලයට පැමිණීම දක්වා හාවනා මනසිකාරය හා සූභයෙන් අවබෝධ වන ආකාරයයි.

සතාවනි වූ මාර්ග එලයට පැමිණීමටද, වම් නය ක්‍රමයන් දින සිමාකර ගැනීම, ලැබූ එල සමවන ගැන ආලය අනුමුල, බලවත් ලෙස අධිජ්‍යාන කිරීමද කොට වර්තමාන කාය - වින්න ක්‍රියාවන් පුරුදු ලෙසට මෙහෙති කළ යුතුයි. මින් පිටත මෙහෙති කළ යුතු අන් ක්‍රමයක් නො මිශ්‍ර. ඒ තිස්‍යම සතිපට්‍යාන යුතුවයි වේ මනසි-කාර සියිය “ලිකායනෝ” එකම මාර්ගය, එකම් ප්‍රතිපදව යයි වදා ඇත්තේය.

උදායා දූෂණයේ පටන් දූෂණ පර්මිපරාව මෙරිමට - වැඩිමට, පැමිණීමෙන් නොබෝ වෙලාවකින් සංඛාරුපක්බා දූෂණයට පැමි-ගෙන්නේය. සංඛාරුපක්බා දූෂණය සම්පූර්ණ නො වූ යේ නම් එම දූෂණයෙහිම න්‍යතින්නොය. එම සංඛාරුපක්බා දූෂණය සම්පූර්ණ වූ කළේ සංස්කාරයන්ගේ සංසිද්ධ වූ නිර්වාණය පුරුහු මාර්ග - එලට බෙඳයේද මෙන් අරමුණු කොට සතාවනි වූ අරහත් මාර්ග එල දූෂණයේ පහළ වන්නාය.

මෙහෙත් දැක් වූ මාර්ග-එල ලැබීම සම්බන්ධව කියන ලද කරාව අනුරෙන් “ඒ ඒ මාර්ග-එල දූෂණයේ පහළ වන්නාය” යි කි කරාව වනාන් මාර්ග-එල ප්‍රාග්‍යතෙක් පාරම් සම්පූර්ණ වූ පුද්ගලයන් අරමුණු කොට කියන ලද්දකි.

පාරම් දූෂණ සම්පූර්ණ නොවූ පුද්ගලයේ වනාන් සංඛාරුපක්බා දූෂණයෙහිම පිටති. විශේෂයන්ම පළමුවනි යෝච්ච මාර්ග-එල යට පැමිණී පුද්ගලය දෙවෑනි සකසදාමී මාර්ග - එලයට නොබෝ කළකින්ම සුවසේ පැමිණීමට සමන් වූ යුතුයිද, තුන්වෑනි වූ අනාගාමී මාර්ග - එලයට වහා නොපැමිණ බොහෝ කළක් ගත කරන්නේය. මෙයට ගේතුව පරිජා කිරීමේද මෙයේ දක්නට ලැබේ.

යෝච්ච, සකසදාමී දෙදෙනාම “සිලේසු පරිපූරකාරී” සිල සිසා වෙති සම්පූර්ණ බවට පත් පුද්ගලයේ වෙත්. එනිසාම යෝච්ච පුද්ගලයා සිල සිසාවති පරිපූරකාරීවයෙන් සමාන බැවින් දෙවෑනි වූ සකසදාමී මාර්ග - එලයට වහාම සුපසේම පැමිණිය හැකි වන්නේය. අනාගාමී පුද්ගලයා වනාන් “සමාධිස්ථී පරිපූරකාරී” සමාධි සිසාවති පරිපූරකාරීවට පත් වූ පුද්ගලයා වෙයි. එනිසා දිලයෙන් පරිපූරකාරීවට පත් වූ දෙවෑනි සකසදාමී එලයෙන් නැගිට සමාධියෙන් පරිපූරකාරීවට පත් වූ තෙවෑනි අනාගාමී මාර්ග - එලයට වහාම නො පැමිණිය හැකිව න්‍යති. එහෙත් ඒ ඒ මාර්ග - එලයට පැමිණීමට සමන් ලෙස පාරම් අඩුවැඩි කම් ගැන සිතිමින් හාවනා නොකර සිටියාන් මග - පල අවබෝධ කළ නො හැකි වෙයි.

නව ද බොහෝ දින මාය - අවුරුදු ගණනයේ හෝ හාවනා කිරී මෙන් මාර්ග - එලයන්ට පැමිණිය හැකි පුද්ගලයන් ද ඇන් බැවින් දින

ක්‍රිපයක්, මාය ක්‍රිපයක්, හාටනා කිරීමෙන්ම මාරුග - එල නොලැබූ යේද, පාරමී සූජන සම්පූර්ණ තැනැයි තීරණය නො කළ යුතුයි. තවද අද මේ කාලයේ හාටනා කිරීම්ද නොමෙරු පාරමී සූජනය මෙරිමට පත්කර ගැනීමකි. එනිසා පාරමී අඩුවැඩිකම් ගැන කළේපනා නො කළ යුතුයි.

හාටනා නො කිරීමෙන් එක් පාරමෙනාවක්වන් නො පිශරන්තේය. පාරමී සම්පූර්ණ නො වූයේනාම මේ හටයේදී මාරුග-එලයට නො පැමිණෙන්නේය. හාටනා කිරීමෙන්ම පාරමී මෙරිමට පත්ව බලාපාගරාන්තු වන මාරුග එලයන්ට සුවච්ස් වහාම පැමිණිය හැකි වේයි. පාරමී සූජන එක්තර මටටමකට වැඩුණු කෙනෙක් දත් හාටනා වඩන්නේ නම් සම්පූර්ණ න්වයට පැමිණ අදහස් කරන මාරුග-එලයට මේ අන්ම හාටයේදී ම පැමිණිය හැකි වන්නේය. යටත් පිරිසේසින් මිලහ මතු හටයකදී හෝ සුවච්ස් මාරුග-එලයන්ට පැමිණීමට සමර්ථ වන්නා වූ පාරමී තීරණයෙක්ම ඒකාන්තයන් වන්නේය. මේ නීගමන කරාව පිළිගෙන නො පසුකිව වියනියන් හාටනාව වැඩිය යුතුමය.

අර්හන් එලයෙන් අවබෝධයට පත්ව මාරුග - එල නිරවානයන් නැවතන් ප්‍රත්‍යාවේකා කරයි. “ක්ලේගයේ සුම්පූර්ණයන් සෘය එ ගියහ. කිසිකළෙකක් ක්ලේගයේ හට නොගන්නාහ. කළපුතු හාටනා කාන්තය තීමාවට ගියේ යයි දී”, ප්‍රත්‍යාවේකාවන් තීරණය කරයි. මේ වනානි අර්හන්වය දක්වා හාටනා මනසිකාරය හා සූජනයන් අවබෝධ කරගන්නා පිළිවෙළයි.

## උනන්දු කරවීම

“හාටව තබා සතාවේවා - සතිපට්‍යාන හාටනා  
විපස්සනා රසස්සාදා - පෙනෙන්නෙනිඩ සාසනා”

ව = දැක්වූ වටනය සූජනයකි. ඉඩ සාසන = ගොනට ප්‍රදු රජාන්නේ වහන්සේගේ මේ සාසනයෙහි, විසස්සනා රසස්සාධා = විදරුනා සූජන යෙන් ඒකාන්තයන් විදිය යුතු වූ. මධුරවූ මාරුග - එල නිරවාන යන තෙයාකාර වූ සැපුය; පෙනෙන්නෙනා - අවබෝධ කර ගැනීමට, විදිමට ජ්‍යෙය ඇත්තා වූ, සතා සන්නේන - සන්ස්රූත ගුණ ඇති පින්වනුන්, පින්වතියන් විසින්, සතිපට්‍යාන හාටනා - සතිපට්‍යාන හාටනාව හෙවත් කාය, වේදනා, විත්ත, ධම්ම යන අරමුණන් පැන පැන අවබෝධ කර ගන්නාක් මෙන් මෙනෙනි කිරීම නැමැති සතිපට්‍යාන හාටනාව එව් - මේ = පස්වැනි කාණ්ඩ-යෙහි දක්වූ පරිද්දෙන් මෙනෙනි කිරීමෙන්, හාටව නැවා - වැඩිය යුතුයි. හාටත් කළ යුතුයි. දියුණු කළ යුතුයි.

## විශේෂයෙන් සැලකිය යුත්තකි

මෙ ග්‍රන්ටයෙහි කියන ලද විදරණනා හාවනා මත සිසිකාර පිළිවෙළ බේඟුනය ඇත්තා වූ බේඟුන පුද්ගලයන් උදෙසා විශේෂයෙන් සෑක්ස් කරන ලද්දකි. එබදු බේඟුන පුද්ගලයෝ මෙ ග්‍රන්ටය බැඳු පමණ කින් යුද්ධා, ජනු, වියේසයන් අඩු නොමකාට අධික උන්සුවන් උත්-සාහයයන් හාවනා වැඩිමෙන් මති දක් වූ අපුරින්ම විදිනා ඇතා යන්ට මාර්ග එල සුළුණයන්ට ඒකාන්තයෙන් පැමිණිය හැකි වන්නාය.

එහෙන් හාවනා වධන්නැඩුන්ට පහළ වී රින ආකාර සහ සුළුණ යයන් අවබෝධන ආකාර විශේෂයන් සියල්ල මෙ ග්‍රන්ටයෙහි දක් විය නොහැක. වැඩි නොවස නො දක්වන ලද්දේය. මෙ ග්‍රන්ටයෙහි දක්වන ලද වැට්සීම අවබෝධ සියල්ලම එකම පුද්ගලයෙකුට ලැබෙන්න් ද නොවේ. හාවනා වධන්නාගේ පාරිඹා අනුව අවබෝධ සුළුණය විධිකාරය, නා නා විධය, විශේෂන්වයෝ ද ඇත්තාය.

නව ද යෝගාවවරයන්ගේ යුද්ධා, ජන්දා, වියේසයෝ ද සෑම කළේ අඩු නොවී නො තැයි දියුණුවන් පවතින්නේ ද තැනු. ගුරුවරයෙක් නැඹුව පොන බලාගෙන පමණක් හාවනා කරන්නේ නම් පෙර නොහිය විරු මෙක යන්නා වූ මිශයෙකුට සැක ඇති වන්නාසේ විවිධ ව්‍යාවද පහළට එයි. එනිසා සාමාන්‍ය පුද්ගලයෙක් - උපකාරක ගුරුවර යෙකු නොවැකිව හාවනා කරන්නේ නම් විදේශනා සුළුණ විශේෂ යන්ට ද, මාර්ග - එල සුළුණයන්ට ද සුවිශේෂ පැමිණිය නොහැකි වන්න්යේය.

ලේ නිසා මාර්ග - එල සුළුණයෙන් නිරවාණය ප්‍රතිච්‍රිත කිරීම නොක්ම නොක්වා හාවනා කරනු කුමති සන්සුරුළයෝ “යථා භාතා සුළුණය සඩා පරියෙකින්ටතා” ප්‍රත්‍යාවෘත තන්වාකාරයෙන් අවබෝධ කර ගැනීම පිළිස ගුරුවරයෙකු සොයා ගන යුත්තේ ය” සි වැදළ නිදහ වශේ සංසුක්ත පාලිය අනුව නොව හාවනාව වධා විදිනා සාහා පිළිවෙළන් මාර්ග එල ප්‍රත්‍යාවෘත විස්සා සිංහද, සමග එල සමාජන්ති දක්වා ධර්ම ග්‍රන්ටයන් ඇපුරුණ් උපකාර සැලපිය හැකි කළුණාන මිශ්‍ර ආචාර්යෙන් විභන්සේ නමක් වෙත නැවත් හාවනා කළ යුතුය.

“මම විශේෂ පුද්ගලයෙකි. අන්සුරුගැකිරීමට අවශ්‍ය තැනැයී” උඩිඩ යෙහාවය ඇත්තාවූ මානා-ද්වාරය ඔසවා ගන්නේද, ආසුරුම්ත් පොයිල තෙරණුවන්ගේ වරිතය සලකා බලා නිහ්තමානීව හාවනා වධන්වා, හාවනා වධන කාලයේදීද, පහන දක්වන බුද්ධාව-වාදය ගරුණකාට සලකා වැඩි, වැඩි වියේසයන් උන්සුවෙන් උත්සාහ යයන් හාවනා වධන්වා.

නයිදා • සිලිල මාරභහ - නයිදා • අප්පෙන එෂමසා  
නිව්බානා • අධි ගන්ත්ත්ත්ත්ත් - සබඳ දුක්ත්ප්පම්මාවනා.

හික්බතට = මහලෙන්නි' සබඳ දුක්ත්ප්පම්මාවනා. = සියලු දුකීන්  
මේදාම වූ, ඉදා • නිව්බානා. = මේ නිර්වාණය, සිලිල. ආරභහ = දුර්වලවූ  
ලිහිල්වූ වියනීයන් කොට, න අධිගන්ත්ත්ත්ත් - නො පැමිණිය හැකිය.  
ඉදා • නිව්බානා. = මේ නිර්වාණය, අප්පෙන එෂමසා = සව්ච්ච වියනීයකීන්  
න අධිගන්ත්ත්ත්ත් - අවබෝධ නොකළ හැක්ස් ය. නො පැමිණිය  
හැක්ස් ය. බලවන් වූ ම වියනීයන් මෙධයනීයන් උත්සාහයයන්  
හාවනා කිරීමෙන් ම ලැබිය යුත්තේය. පැමිණිය යුත්තේය. අවබෝධ  
කළ යුත්තේය.

මෙම හාටනා පොත මූලික කිරීමට ආධාර දුන් පින්වතුන්ගේ  
තාම ලේඛනය

නම	සැපයු පොත් ගණන
1 පාරිජු රණධිංහ මහතා	312
2 නුගේමොඩ් රක්ෂිතනා විපස්සනා හාටනා මධ්‍යස්ථානයෙහි ලිනා රුපධිංහ මහන්මේය ඇතුළු ගෝගාවච්චර පිරිය	200
3 වෙනිසන් ගුණවතින මහතා	100
4 ඇම්. ඩී. එස්. පෙරේරා	125
5 එස්. කරුණාරත්නා	125
6 ඩිබ්. ඩී. එම්. ජයවතින	50
7 එම්. දී. එස්. ජයධිංහ	25
8 ගාලීනි ගුණසේකර	25
9 ඩිබ්. රණධිංහ	25
10 එස්. සමරවිනුම	15
11 වී. ඩිබ්. ජයවතින	15
12 වී. කොඩිංජකු මහන්මේය	15
13 ඩී. ඩී. අමරවතින	15
14 එච්. ඩී. පිරිස් මහන්මේය සහ පිරිස	16
15 එච්. ඩී. පිරිස් මහන්මේය	12
16 එම්. සොයියා	12
17 ඩී. එකනායක	12
18 එස්. එම්. එදිරිවිර	12
19 එම්. කාරියවසම	12
20 එන්. තෙව්වන්ඩාර	12
21 ඩී. හෙට්ටේඳාරච්චි	12
22 ඩී. එන්. පෙරේරා	12
23 ඩී. අමේඩංහ	12
24 එස්. නාගොඩිවිතාරන	12
25 පරානුම කුලවතින	12
26 ඩී. එච්. එම්. විරරත්න	7
27 ඩී. කුලසේන	7
28 එම්. එම්. ඩී. ගුණවතින	6
29 ඩී. ඩී. පුරියදාරවිචි	6
30 කේ. ඩී. එම්. දීල්වා	6
31 එම්. ඩී. ඩී. අමරවතින	6
32 එම්. බලුණුවිතාරන	6
33 ගේ. ඩී. එස්. ජයසේකර	6
34 ඇත්. ඩියස්	6
35 දියේනා රණධිංහ	6
36 ඩිබ්. සේවම්පාල	6
37 ඩී. ආර්. ගුණවතින	2